

# ව්‍යුත්‍ර බාරු

උෂීර් විෂයය ගුදු සිදු අත්තිලේ

(අධ්‍යාපන කාර්යාලය - බලන්ගොඩ)

**Business Studies**

සිනු පිටපත

නිපුණුතාව 16

ව්‍යුත්‍ර කාර්මිකත්වය සඳහා මානව සම්පත් සංවේදුයක  
ව සහ කාර්යක්ෂම ව යොදු ගන්නා ඇයුරු විමසයි.

---

මානව සම්පත් කෘම්‍යාත්මකරණය  
අනුගාසකත්වය : සුනිල් රැජපක්ෂ මහතා  
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වාණිජ

සම්පත් දායකත්වය : කේ. එස් . එස් . සී. රණකිංහ මයා  
ර/උඩගම මහා විද්‍යාලය  
පින්තුවල - බලන්ගොඩ

**නිපුණතාව 16.0 :** ව්‍යාපාර කාර්මිකත්වය සඳහා මානව සම්පත් ස්ථීලදායක ව සහ කාර්යක්ෂම ව යොදා ගන්නා අයුරු විමසයි.

**නිපුණතා මට්ටම 16.1 :** මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම හා එහි කාර්ය විමසයි.

### ඉගෙනුම් පළ :

- මානව සම්පත් කළමනාකරණය හඳුන්වයි.
- අනෙකුත් සම්පත්වලට සාපේක්ෂ ව මානව සම්පත්වල දක්නට ලැබෙන සුවිශේෂතා පැහැදිලි කරයි.
- මානව සම්පත් කළමනාකරණයේ පරමාර්ථ පැහැදිලි කරයි.
- මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම පෙන්වා දෙයි.
- මානව සම්පත් කළමනාකරණ කාර්ය ලැයිස්තු ගත කරයි.

### මානව සම්පත් කළමනාකරණය හඳුන්වීම

සංචිත පරමාර්ථ ලැගා කර ගැනීම සඳහා වඩා යෝගා හා තාප්තිමත් මානව සම්පත් ජ්‍යෙෂ්ඨතා අයුරෝත් ආයතනයේ මානව සම්පත් ස්ථීලදායි ව හා කාර්යක්ෂම ව ලබා ගැනීම හා රඳවා ගැනීම සම්බන්ධ ක්‍රියාකාරකම් සමුදාය මානව සම්පත් කළමනාකරණය ලෙස හැදින්වීය හැකි ය.

### සෙසු සම්පත්වලට සාපේක්ෂ ව මානව සම්පතේහි සුවිශේෂතා

- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....

### මානව සම්පත් කළමනාකරණයේ පොදු පරමාර්ථ

මානව සම්පත් කළමනාකරණයේ පොදු පරමාර්ථ පහත පරිදි දැක්වීය හැකි ය.  
සංචිතයේ සාර්ථකත්වය සඳහා උපරිම දායකත්වයක් ලබා දෙන යෝගා හා තාප්තිමත් සේවාදායකයන් ඇති කර ගැනීම හා රඳවා ගැනීම.

### මානව සම්පත් කළමනාකරණයේ සුවිශේෂ අරමුණු

- .....
- .....
- .....
- .....
- .....
- රැකියා සඳහා නියමිත වේලාවට නිවැරදි ප්‍රමාණයෙන් නිවැරදි සේවකයන් බඳවා ගැනීම.
- වඩාත් යෝගා සේවකයන් ආයතනයේ රඳවා ගැනීම.
- යහපත් කාර්මික සම්බන්ධතා පවත්වාගෙන යාම හා වර්ධනය කිරීම.
- සේවා නියුත්ක පිරිවැය පාලනය කිරීම (වැටුප්, අතිකාල, බඳවා ගැනීමේ පිරිවැය, ඉවත් කිරීමේ පිරිවැය )
- මානව සම්පත් සම්බන්ධයෙන් වන සංචිතයේ සමාජීය හා තෙත්තික වගකීම ඉටු කිරීම

### මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම

- අනෙකුත් සම්පත්වලට සාපේක්ෂව මානව සම්පත සපුළුණික වන නිසා මානව සම්පතට සිතිමට, හැඟීමට, දැනීමට සහ ප්‍රතිත්වියා දැක්වීමට හැකියාවක් ඇත.
- අනෙකුත් සියලු ම සම්පත් පිළිබඳ තීරණ ගනු ලබන්නේ මානව සම්පත නිසා ආයතනයේ වැදගත් ම එමෙන් ම වටිනාම සම්පත මානව සම්පත වීම.
- ව්‍යාපාර ආයතනයකට දිගු කාලීනව තරගකාරී වාසි ලබා ගැනීමටත්, ව්‍යාපාරය නොනැස පවත්වාගෙන යාමටත් යොදා ගත හැකි එකම තීරණාත්මක සාධකය මානව සම්පත වීම.
- මානව සම්පත් කළමනාකරණය මානව සම්පත් කළමනාකරුගේ වගකීමක් පමණක් නොවන අතර එය ආයතනයේ සියලු ම කළමනාකරුවන්ගේ සාමූහික වගකීමක් වීම.
- මානව සම්පත් කළමනාකරණය සමස්ත සමාජයේ ම ගුහසිද්ධිය සඳහා ඉතා වැදගත් වීම.
- තුළන ව්‍යාපාරික පරිසරය තුළ වෘත්තීය ආරවුල් හා ගැටුම් විශාල ලෙස වර්ධනය වී තිබේ නිසා ආරවුල් හා ගැටුම් විසඳීමේ දී මානව සම්පත් කළමනාකරණයට විශාල කාර්යභාරයක් හා ඉටු කිරීමට හැකි වීම.

### මානව සම්පත් කළමනාකරණ ලිඛිත අයන් කාර්ය

- ..... - Job Design
- ..... - Job Analysis
- ..... - Human Resource Planning
- ..... - Recruitment
- ..... - Selection
- ..... - Hiring / Appointment
- ..... - Induction
- ..... - Compensation Management
- ..... - Performance Appraisal / Performance Management
- ..... - Training & Development
- ..... - Employee Movements
- ..... - Disciplinary Management
- ..... - Health & Safety Administration
- ..... - Grievances Handling
- ..... - Labour Relations

නිපුණතා මට්ටම 16.2 : රැකියා නිර්මාණය කිරීමේ හා රැකියා විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාව අගයයි.

ඉගෙනුම් පළ :

- රැකියා නිර්මාණය හඳුන්වයි.
- රැකියා විශ්ලේෂණය පැහැදිලි කරයි.
- රැකියා විස්තරයේ හා රැකියා පිරිවිතරයේ ඇතුළත් තොරතුරු ලැයිස්තුගත කරයි.
- තෝරාගත් රැකියාවක් සඳහා රැකියා විස්තරයක් හා රැකියා පිරිවිතරයක් සකස් කරයි.

## □ රැකියා නිර්මාණය:

.....  
.....  
.....

සැම රැකියාවක් ම කටයුතු (Tasks), රාජකාරී (Duties) සහ වගකීම් (Responsibilities) යන මූලිකාංග තුනෙන් සමන්විත ය.

### ⊕ කටයුත්තක් යනු

වලනවලින් සමන්විත නිශ්චිත ව හඳුනා ගත හැකි වැඩ ක්‍රියාකාරකමක් වන අතර

### ⊕ රාජකාරීයක් යනු

කටයුතු රාජියකින් සමන්විත පුද්ගලයකු ඉටු කරන වඩා විශාල වැඩ කොටසකි. ඒ අනුව රාජකාරීය කටයුත්තකට වඩා පූළුල් දෙයකි.

### ⊕ වගකීමක් යනු

කටයුත්තක් නිසි ලෙස නැතහොත් අපේක්ෂිත පරිදි ඉටු කිරීම පිළිබඳව ඇති ඉහළ නිලධාරීන් වෙත බැඳීමයි

## □ රැකියා විශ්ලේෂණය

.....  
.....  
.....

රැකියා විශ්ලේෂණයෙන් ලබා ගන්නා තොරතුරු රැකියා විස්තරය හා රැකියා පිරිවිතරය සකස් කිරීමට ආධාර කර ගතියි.

## □ රැකියා විස්තරය

කිසියම් රැකියාවකට අයත් කටයුතු (Tasks), රාජකාරී (Duties) වගකීම (Responsibility), සේවා කොන්දේසි (Working Conditions), වැඩ කළ යුතු පැළ ගණන, රැකියාවේ ස්වභාවය, වගකිව යුත්තේ කාට ද ආදි විස්තර කෙරෙන ප්‍රකාශය රැකියා විස්තරය යි. එවැනි රැකියා විස්තරයක ඇතුළත් තොරතුරු පහත දැක්වේ.

- තනතුරු නාමය
- සේවා දෙපාර්තමේන්තුව
- රැකියාවේ ස්වභාවය
- තනතුරට අයත් කාර්යභාරය (කටයුතු, රාජකාරී හා වගකීම්)
- සේවා කොන්දේසි
- වැඩ කළ යුතු පැළ ගණන
- කවරකුට සේවකයා වගකිව යුතු ද
- කාර්යසාධන ඇගයීම් පටිපාටිය
- සුපරික්ෂණය
- තනතුර ස්ථීර කිරීම

## □ රැකියා පිරිවිතරය

රැකියාවක් සංලදායී ව හා කාර්යක්ෂම ව ඉටු කිරීමට රැකියාව දරන්නා හා සතු විය යුතු මූලික සුදුසුකම් ඇතුළත් කර සකස් කරන ලියවිල්ල රැකියා පිරිවිතරය යි. එවැනි සුදුසුකම් පහත පරිදි දැක්විය හැකි ය.

- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....

## රැකියා විස්තරය හා රැකියා පිරිවිතරය අතර වෙනස්කම්

රැකියා විස්තරය	රැකියා පිරිවිතරය
1. රැකියාව විස්තර කරයි.	1. .... .....
2. රැකියාවේ ගති ලක්ෂණ පිළිබඳ ලේඛනයකි.	2. .... ..... .....
3. රැකියාවට අයත් කටයුතු රාජකාරී හා වගකීම් විස්තර කරයි.	3. .... ..... .....
4. රැකියා විස්තරයේ කොටසක් ලෙස රැකියා පිරිවිතරය අඩංගු වේ	4. .... ..... .....

ලිපිකරු තනතුරක් සඳහා රැකියා විස්තරය හා රැකියා පිටිවිතරය සඳහා නිදහුත් පහත දැක්වේ.

**රැකියා විස්තරය**

තනතුරු නාමය රැකියා අංකය ශේෂීය රැකියාව පිහිටි අංශය /දෙපාර්තමේන්තුව ආසන්නතම ප්‍රධානීය යටත් සේවක තනතුරු රැකියාවේ අරමුණු	: වැටුප් ලිපිකරු : 225 : II
	: පරිපාලන අංශය
	: ප්‍රධාන ලිපිකරු
	: නැත
	: 1. ලිපිගොනු නිසි පරිදි පවත්වාගෙන යාම. 2. පවරන ලද රාජකාරී නියමිත වේලාවට නිම කිරීම.

රාජකාරී සේවාවය :

1. සේවක පැමිණීම පිළිබඳ වාර්තා ලබා ගැනීම.
2. වැටුප් සකස් කිරීම.
3. වැටුප් වාර්තා පිළියෙළ කිරීම.
4. සකස් කළ වාර්තා පරිගණකගත කිරීම.
5. නිරදේශ හා අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
6. තම සේවාදායකයෙන් සමග සහයෝගයෙන්

වැටුප් පරිමාණය සේවා කොන්දේසි	: වාර්ෂික ව රු. 300 000/= (දීමනා රහිත ව) : පෙ.ව. 8.30 - ප.ව. 4.30 දක්වා වැඩ කිරීම. ප්‍රධානීය පවරන වෙනත් රාජකාරී ඉටු කිරීම.
---------------------------------	--

පිළියෙළ කළේ : -----  
(රැකියා විශ්ලේෂක)

දිනය -----

පරීක්ෂා කළේ : -----  
(අංශ ප්‍රධාන)

දිනය -----

අනුමත කළේ : -----  
(දෙපාර්තමේන්තු ප්‍රධාන)

දිනය -----

**සිංහ ක්‍රියාකාරකම 01**

ආයතනයක ගිණුම ලිපිකරුවෙකු බදවා ගැනීමට සුදුසු රැකියා විස්තරයක් සකස් කරන්න

## රැකියා පිටිවිතරය

තනතුරු නාමය	: වැටුප් ලිපිකරු
රැකියා අංකය	: 225
ගේශීය	: 11
රැකියාව පිහිටි අංශය / දෙපාර්තමේන්තුව	: පරිපාලන අංශය
ආසන්නතම ප්‍රධානීය	: ප්‍රධාන ලිපිකරු
යටත් සේවක තනතුරු	: නැත
අධ්‍යාපන සුදුසුකම්	: 1. අ.පො.ස. (සා.පෙළ) ගණිතය හා සිංහල විෂය ඇතුළු ව සම්මාන 06 ක් සහිත ව සමත් වීම. 2. අ.පො.ස. (උ.පෙළ) වාණිජ විෂය යාරාවෙන් සම්මාන 3ක් සහිත ව සමත් වීම.

වෘත්තීය සුදුසුකම් :

- NVQ 3 සහතිකයක් ලබා තිබේම.
- පරිගණක මූලික දැනුම පිළිබඳ සහතිකයක් තිබේම.

පළපුරුද්ද : අවම වගයෙන් වසරක කාලයක් පිළිගත් ආයතනයක ලිපිකරුවකු ලෙස සේවය කිරීමේ පළපුරුද්ද

පිළියෙල කළේ : ----- දිනය -----  
(රැකියා විශ්ලේෂක)

පරීක්ෂා කළේ : ----- දිනය -----  
(අංශ ප්‍රධාන)

අනුමත කළේ : ----- දිනය -----  
(දෙපාර්තමේන්තු ප්‍රධාන)

## කිහි ක්‍රියාකාරකම 02

ආයතනයක ගිණුම් ලිපිකරුවෙකු බදවා ගැනීමට සුදුසු රැකියා පිටිවිතරයක් සකස් කරන්න



මානව සම්පත් අවගසනා (ඉල්ලුම) පූරෝක්වනයේ දී අවබාහය යොමු කළ යුතු සාධක (මානව සම්පත් ඉල්ලුමට බිලපාන සාධක)

- හානේචය හෝ සේවාව හෝ සඳහා වූ ඉල්ලුම
- ආයතනයේ පරමාර්ථ
- නිෂ්පාදන ක්‍රමය
- අනාගත සේවක විග්‍රාම යාම්, ඉල්ලා අස් වීම්, උසස් වීම්, ඉවත් කිරීම්, සේවා නියුත්තිය අවසන් කිරීම
- ආයතනයේ වර්තමාන හා අනාගත මූල්‍ය තත්ත්වය
- ආර්ථික, සමාජීය, දේශපාලන හා නෙතික පරිසරය

මානව සම්පත් සැපයුම තක්සේරු කිරීම

.....  
.....  
.....

මේ සඳහා සැපයුම් ප්‍රහව දෙකකි.

❖ **අභ්‍යන්තර සැපයුම** : ආයතනයෙන් සේවකයන් සපයා ගැනීමේ දී පහත සාධක සලකා බලයි.

නිදුසුන් :

- .....
- .....
- .....

❖ **බාහිර සැපයුම**

: ආයතනයට පිටතින් සේවකයන් සපයා ගැනීමේ දී පහත සාධක සලකා බලයි.

නිදුසුන් :

- .....
- .....
- .....

❖ **මානව සම්පත් සැලකුම් කිරීම**

.....  
.....  
.....  
.....  
.....

මානව සම්පත් අතිරික්තයට හෝ හිඟයට හෝ ගත යුතු උපාය මාර්ග සංවර්ධනය කිරීම හතර වන පියවර යි. මානව සම්පත් ඉල්ලුම හා සැපයුම සැසදීමෙන් පසු තීරණය කරගත් සේවක අතිරික්තය හෝ උග්‍රතාව හෝ නැති කර ගැනීමට උපකුම් තීරණය කිරීම කළ යුතු ය.

## සේවක අතිරික්තයක් පවතින විට ගත හැකි ක්‍රියාමර්ග

- සේවක අතිරික්තයක් නම් බඳවා ගැනීම නතර කිරීම. සේවවිජාවෙන් විශ්‍රාම යාමට අවසර දීම ආදිය කළ හැකි ය.
- අතිරික්ත සේවකයින් වෙනත් අංශවල හිගතාවයන්ට ආදේශ කිරීම
- තාවකාලික හා අනියම් සේවකයින් ඉවත් කිරීම
- ඉල්ලා අස්ථිමට අවස්ථාව ලබා දීම හා ඒවාට සහන ලබා දීම
- සේවකයන් නීත්‍යානුකූලව ඉවත් කිරීම

## සේවක උගතාවක් පවතින විට ගත හැකි ක්‍රියාමර්ග

- සේවක උගතාවක් නම් සේවකයන් බඳවා ගැනීම, වර්තමාන සේවකයන් ලබා අතිකාල වැඩ කිරීම ආදිය කළ හැකි ය.
- පුරුණ කාලීන ස්ථිර සේවකයින් බඳවා ගැනීම
- තාවකාලික සේවකයින් ස්ථිර කිරීම
- කෙටිකාලීන පදනමක් යටතේ පිටතින් සේවකයින් බඳවා ගැනීම
- ගුම්ය වෙනුවට ප්‍රාග්ධනය ආදේශ කිරීම
- එක් ගුම්කාලීන ප්‍රාග්ධනයන් කිහිපයක් පැවැරීම
- ආයතනයේ අත්‍යාවශ්‍ය නොවන අංශ වසා දැමීම

## මිනිස් බල සැලසුම් සකස් කිරීම

---

---

---

- සංචාරණ පර්‍යාර්ථ හා අරමුණු ඉටු කිරීම සඳහා මිනිස්බල සැලසුම්කරණයන් දෙනු ලබන දායකත්වය නිශ්චය කිරීම පිශීස මිනිස්බල සැලසුම්කරණ ප්‍රයන්තය ඇගයීමට ලක් කළ යුතුය.
- ක්‍රියාවලිය ඇගයීමේ දී පුරෝකළනය නොකළ රැකියා ඇබැරුතු ඇති වූවා ද, තැදෑද, ඇබැරුතු වැඩි වූවා ද, අඩු වූවා ද, කොපමණ පිරිවැයක් දුරුවේ ද ආදි කරුණු අනුව ක්‍රියාවලියේ සාර්ථකත්වය මැතිය හැකි ය.

### සිභා ත්‍රියාකාරකම 03

සීමාසහිත “ලියනගේ සමාගම” P හා Q යනුවෙන් නිෂ්පාදන අංශ දෙකකින් සමන්විත වන අතර, පිළිවෙළින් සේවකයෝ 140 දෙනෙක් හා 90 දෙනෙක් සේවයේ නිරත වී සිටිති. ලබන වසරේ දී අංශ දෙක් ම නිෂ්පාදිත ප්‍රමාණය 60%කින් වැඩි කිරීමට බලාපොරාත්තු වන අතර ඒ අනුව සේවක සංඛ්‍යාව ද වැඩි කිරීමට අපේක්ෂිත ය. P අංශයේ සේවකයන් 06 දෙනෙකු Q අංශයට උසස් වීම ලැබීමට ද නියමිත ය.

එසේ ම P අංශයේ සේවකයන් තිදෙනෙකු හා B අංශයේ සේවකයන් තිදෙනෙකු විශාම යාමට ද අපේක්ෂිත ය. 50%ක් සේවකයන් පිටතින් බඳවා ගැනීමට ද බලාපොරාත්තු වේ.

- මෙම ආයතනයේ ඉදිරි වර්ෂය සඳහා මානව සම්පත් අවශ්‍යතාව පූර්වීතින වගුවක් මගින් ඉදිරිපත් කරන්න.
- ඔබගේ සිද්ධියට අදාළ ආයතනය අභ්‍යන්තරයේ හා බාහිරින් බඳවා ගත යුතු සේවක සංඛ්‍යාව කොපමණ වේ ද ගණනය කරන්න.

**නිපුණ්‍යතා මට්ටම 16.4 : සංවිධානයක රැකියා සඳහා කුදාළු පුද්ගලයන් ආකර්ෂණ්‍ය කර ගත හැකි මාර්ග අධ්‍යයනය කරයි.**

### ඉගෙනුම් පල :

- සේවක ආකර්ෂණය යන්න හඳුන්වයි.
- සේවකයන් ආකර්ෂණය කර ගත හැකි ක්‍රියා මාර්ග පැහැදිලි කරයි.
- ආකර්ෂණ ක්‍රියාවලිය පැහැදිලි කරයි.
- අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග සඳහා නිදසුන් දක්වයි.
- බාහිර ආකර්ෂණ මාර්ග සඳහා නිදසුන් දක්වයි.
- අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග හා බාහිර ආකර්ෂණ මාර්ගවල වාසි අවාසී ලැයිස්තුගත කරයි.
- තෝරාගත් ආයතනයකට සේවකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග යෝජනා කරයි.


### ආකර්ෂණ්‍ය

.....  
.....  
.....

ආකර්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය වනුයේ නව සේවාදායකයන් වශයෙන් රැකියා සඳහා තෝරා ගත හැකි හෝ තොහැකි හෝ රැකියා සෞයන්නන් සම්බන්ධයක් ජනිත වීම සි.

### ආකර්ෂණ්‍ය ක්‍රියාවලිය

ආකර්ෂණ ක්‍රියාවලියට අයත් පියවර පහත සටහන මගින් දැක්වීය හැකි ය.




## ආකර්ෂණයට බලපාන වැදගත් ම සාධකය

ආකර්ෂණයට බලපාන වැදගත් ම සාධකය වනුයේ බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය සි. එවත අමතර ව පිරිවැය, කාලය, ගුම් වෙළඳ පොලේ තත්ත්වය ආදිය ද සලකා බලයි.

## ආකර්ෂණ ක්‍රියාමාර්ග

ආකර්ෂණ ක්‍රියාමාර්ග මූලික වශයෙන්,



අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග යනු ආයතනයේ ඇතුළතින් සේවකයන් ආකර්ෂණය කර ගැනීම සි

### ➤ අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම

- රැකියා දැන්වීම් පළ කිරීම (Job Posting)

### රැකියා දැන්වීමක අභ්‍යන්තර තොරතුරු

- තනතුරු නාමය
- අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්
- වැටුප් පරිමාණය
- ආයතනයේ නම
- අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්
- වයස් සීමාව
- සේවා කොන්දේසි
- පළපුරුද්ද

මෙම තොරතුරු ඇතුළත් කර සකස් කරන රැකියා දැන්වීමට ආදර්ශවත් වැකි, පින්තුර ඇතුළත් කළ හැකි ය. එවිට පුද්ගලයින්ගේ ආකර්ෂණය වැඩි කර ගත හැකි ය

### සකස් කළ රැකියා දැන්වීම ඉදිරිපත් කළ හැකි විවිධ මාධ්‍ය

- .....
- .....
- .....
- .....
- .....
- .....

### □ කුසලතා ඉන්වෙන්ට්‍රේ / කුසලතා ලේඛන (Skill Inventories / Skill List)

අදාළ රැකියා ඇබැරුතු සඳහා අයදුම් කිරීමට හැකියාව ඇති අභ්‍යන්තර සේවකයන් හඳුනා ගැනීම සඳහා මිනිස් බල සැලසුම්කරණයේ දී පිළියෙළ කළ සේවකයන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප ඇතුළත් කුසලතා ලේඛන හාවිත කිරීම.

### □ අභ්‍යන්තර ජාලය (Intranet)

අභ්‍යන්තර ජාලයේ රැකියා ඇබැරුතු පිළිබඳ දැන්වීම් පළ කර අයදුම්පත් කැඳවීම.

### □ අභ්‍යන්තර සේවකයන් නැඹුන්වා දීම (Employee Referrals)

වර්තමාන සේවාදායකයන් තම හිතවතුන්, ඇතින් වැනි දන්නා පුද්ගලයන් ඇබැරුතු සඳහා නිර්දේශ කිරීම සි.

### □ අනුපාතික සැලකීම (Succession Plan)

ආයතනයක සිටින සේවකයන්ගේ කාර්ය සාධනය, සුදුසුකම්, පළපුරුද්ද, ජෝජ්න්ස්වාරය ආදි කරුණු මත විධිමත් ලේඛන පවත්වා ගෙන යයි. ඇබැරුතුවක් ඇති ව්‍යු විට ඒ සඳහා ර්ලගට වඩාත් සුදුසු පුද්ගලයන් යොදා ගනී.

### අභ්‍යන්තර සේවක ආකර්ෂණයේ වාසි

- .....
- .....
- .....
- .....
- .....
- .....

### අභ්‍යන්තර ආකර්ෂණයේ අවාසි

- .....
- .....
- .....
- .....
- .....
- .....

### ➤ බාහිර ආකර්ෂණය

සංචාරණයක තනතුරු සඳහා සංචාරණයකට පරිඛාහිර ව අයදුම්කරුවන් ආකර්ෂණය කර ගැනීම බාහිර ආකර්ෂණයයි.

### බාහිර ආකර්ෂණ ක්‍රම

- මාධ්‍ය දුන්වීම් මගින් (මුද්‍රිත/විද්‍යුත්)
- අන්තර්ජාලය/රැකියා වෙබ් අඩවි මගින්
- අතිත සේවකයන් මගින්
- අධ්‍යාපන හා වෘත්තීය ආයතන මගින්
- රැකියා නියෝජීත ආයතන මගින්
- වෘත්තීය සංගම් මගින්
- රැකියා පොලු මගින්

### බාහිර සේවක ආකර්ෂණය මගින් සංචාරණයක් අත්කර ගන්නා වාසි

- .....
- .....
- .....
- .....
- .....
- .....

### බාහිර සේවක ආකර්ෂණය මගින් සංචාරණයක් අත්කර ගන්නා අවාසි

- .....
- .....
- .....
- .....
- .....

### සිංහ ක්‍රියාකාරකම 04

සුපර් සේවාර ඇගලුම් කරමාන්ත ගාලාවේ පහත සඳහන් ඇඟැරුණු සඳහා අභ්‍යන්තර හා බාහිරින් සේවකයින් බදාව ගැනීමට එහි මානව සම්පත් කළමණාකාර තුමා අදහස් කරයි

ගිණුම් ලිපිකරු තනතුරු සංඛ්‍යාව	04
සාමාන්‍ය ලිපිකරු තනතුරු සංඛ්‍යාව	02
කරමාන්තගාලා සුපරීක්ෂක පුහුණු/නුපුහුණු තනතුරු සංඛ්‍යාව	04
මහත මැශීන් ක්‍රියාකරුවන් පුහුණු/නුපුහුණු තනතුරු සංඛ්‍යාව	24
මහත ඇඟැරුණු සඳහා අභ්‍යන්තර හා බාහිරින් සේවකයින් බදාව ගැනීමට සුදුසු දැන්වීම දෙකක් නිරමාණය කරන්න	

නිපුණතා මට්ටම 16.5 : ආකර්ෂණය කර ගත් අයදුම්කරුවන් අතුරෙන් සූදුසු අයදුම්කරුවන් තෝරා ගැනීම සඳහා යෝගේ ක්‍රම යෝජන කරයි.

### ඉගෙනුම් පල :

- තෝරා ගැනීම හඳුන්වයි.
- අයදුම්කරුවන් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු කරුණු පැහැදිලි කරයි.
- තෝරා ගැනීමේ විවිධ ක්‍රම ලැයිස්තු ගත කරයි.
- තෝරා ගැනීම සඳහා හාටිත කරන එක් එක් ක්‍රමය පැහැදිලි කරයි.

### අයදුම්කරුවන් තෝරා ගැනීම

.....  
.....  
.....

### අයදුම්කරුවන් තෝරා ගැනීමේදී වර්ග දෙකකි

- .....
- .....

### අයදුම්කරුවන් තෝරා ගැනීමට හාටිත කරන ක්‍රම

රැකියා ඇබැරුතුව පිරවීම සඳහා ඉතා ම සූදුසු පුද්ගලයා තෝරා ගැනීමට හාටිත කරන ක්‍රම කිහිපයක් පහත දක්වේ.

- ..... - Application Evaluation
- ..... - Interviews
- ..... - IQ Tests
- ..... - Personality Tests
- ..... - Practical Tests
- ..... - Medical Tests
- ..... - Background Tests

#### □ අයදුම්පත් ඇගයේම - Application Evaluation

.....  
.....  
.....

එවැනි අයදුම්පතක් ඇගයම මගින් යෝග්‍යතාව තක්සේරු කිරීම හා ඒ අනුව යෝග්‍යතම පුද්ගලයා තෝරා ගැනීම මෙහිදී සිදු වේ. මෙහි දී පුද්ගලයා නොදුක ඉල්ලුම් පත්‍රයේ දී ඇති තොරතුරු අනුව පමණක් තෝරා ගැනීම සිදු කරයි.

### රැකියා අයදුම්පතක අතුළත් කරන කරණු

- තනතුරු නාමය
- අයදුම්කරුගේ නම හා ලිපිනය
- අයදුම්කරුගේ වයස/උපන් දිනය
- ස්ක්‍රී පුරුෂ හාවය
- අධ්‍යාපාන සූදුසුකම්
- වෘත්තිය සූදුසුකම් හා පළපුරුද්ද
- විවාහක අව්‍යාහක බව/සිවිල් තන්වය
- පුද්ගලික ලැයියාවන්
- තමා පිළිබඳ දන්නා ඇළින් නොවන තොරතුරු ලබාගත හැකි පුද්ගලයින් දෙදෙනෙකුගේ නම් ලිපිනයන් හා තනතුරු
- සහතික කරන්නාගේ නම හා ලිපිනය තනතුර (අවශ්‍ය නම් පමණක්)
- තොරතුරු සත්‍ය බවට ප්‍රකාශය
- අත්සන හා දිනය

▪ රැකියා අයදුම්පත් ක්‍රමයේ වාසි

- .....  
○ .....  
○ .....  
○ .....  
○ .....

රැකියා අයදුම්පත් ක්‍රමයේ අවාසි

- .....  
○ .....  
○ .....

□ සම්මුඛ පරීක්ෂණ - Interviews

අයදුම්කරු හා පරීක්ෂණ මණ්ඩලය අතර මූහුණට-මූහුණලා අදහස් නුවමාරුව මෙයින් රැකියාවකට ඉතා මූල්‍යස්ථා පුද්ගලයා තෝරා ගැනීමේ ක්‍රමය සම්මුඛ පරීක්ෂණ ක්‍රමය යි.

රැකියාව අපේක්ෂිත පුද්ගලයාගේ බුද්ධිමය හැකියාව මැතිම අරමුණු කරගෙන පවත්වන පරීක්ෂණය මෙයින් අදහස් වේ. මෙමගින් අභියෝගවලට මූහුණ දීමට ඇති හැකියාව පරීක්ෂා කරයි.

සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ වාසි

- .....  
○ .....  
.....  
○ .....  
○ .....

සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ අවාසි

- .....  
○ .....  
○ .....  
○ .....

□ බුද්ධි පරීක්ෂණ

රැකියාව අපේක්ෂිත පුද්ගලයාගේ බුද්ධිමය හැකියාව මැතිම අරමුණු කරගෙන පවත්වන පරීක්ෂණය මෙයින් අදහස් වේ. මෙමගින් අභියෝගවලට මූහුණ දීමට ඇති හැකියාව පරීක්ෂා කරයි.

□ පොරුණ පරීක්ෂණය

රැකියා අපේක්ෂිත පුද්ගලයාගේ කුසලතා, ආකල්ප, ලැඳියා, වටිනාකම් හා ප්‍රතිමාන ආදිය මැතිමට යොදා ගන්නා පරීක්ෂණය පොරුණ පරීක්ෂණය ලෙස හැඳින්වේ.

□ ප්‍රායෝගික පරීක්ෂණය

තොරා ගන්නා පුද්ගලයාට අදාළ රැකියාවේ නිශ්චිත කාර්ය ඉටු කිරීමට ඇති සැබැඳු හැකියාව මැතිමට සිදු කරන පරීක්ෂණයයි.

- නිදුසුන් :
- .....
  - .....

#### □ වෛද්‍ය පරීක්ෂණය

රැකියා අපේක්ෂකයාට අදාළ රැකියාවේ කටයුතු, රාජකාරී හා වගකම් සාර්ථක ව ඉටු කිරීමට අවශ්‍ය මතා සෞඛ්‍ය තත්ත්වයක් තිබේ ද යන්න නිශ්ච්‍ය කර ගැනීම සඳහා පවත්වන පරීක්ෂණයයි. බොහෝ රැකියා සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කරනු ලබයි.

#### □ පහුඩුවීම් පරීක්ෂණය

නිදසුන් : • පොලිස් නිලධාරීන් තෝරා ගැනීම

මෙම කුමන කුමය යොදා ගත්ත ද සේවකයන් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු කරුණු කිහිපයක් ඇත.

- .....
- .....
- .....
- .....

#### කිසු ක්‍රියාකාරකම 05

P & B සමාගමේ ගිණුම් ලිපිකරුවන් කිහිප දෙනෙකගේ ඇඟිරුව ඇත එම ආයතනයට ඉදිරිපත් කිරීමට සූදුසු රැකියා අයදුම්පත්‍යක් සකස් කරන්න

**නිපුණතා මට්ටම 16.6 : බඳවා ගැනීමේ හා අනුස්ථාපන ක්‍රියා පටිපාටිය අධ්‍යයනය කරයි.**

### **ඉගෙනුම් පල :**

- සේවකයන් බඳවා ගැනීමේ පදනම් පැහැදිලි කරයි.
- සේවකයන් බඳවා ගැනීම හා සම්බන්ධ පත්වීම් ලිපිය යන්න පැහැදිලි කරයි.
- පත්වීම් ලිපියක වැදගත්කම පැහැදිලි කරයි.
- පත්වීම් ලිපියක අනුකූලත් වන කරුණු පෙන්වා දෙයි.
- පත්වීම් ලිපියක අදාළයක් පිළියෙළ කරයි.
- අනුස්ථාපනය යන්න පැහැදිලි කරයි.
- පරිවාස කාලය යන්න විස්තර කරයි.
- ආධුනික කාලය යන්න පැහැදිලි කරයි.

### **සේවකයන් බඳවා ගැනීම**

#### **සේවකයන් බඳවා ගැනීමේ පදනම්**

සේවකයන් බඳවා ගැනීමේ පදනම් පහත දැක්වෙන පරිදි දැක්විය හැකි ය.

..... • .....

#### **ස්ථීර පදනම මත සේවකයන් බඳවා ගැනීම**

ආයතනයක රැකියාවක් සඳහා ස්ථීර වශයෙන් ම සේවකයන් බඳවා ගැනීම ස්ථීර පදනම මත සේවකයන් බඳවා ගැනීම සි.

මෙසේ බඳවා ගන්නා සේවකයා ආයතනයේ ප්‍රධාන කාර්යන්ට සම්බන්ධ වන ස්ථීර කාර්ය මණ්ඩලයේ සේවකයකු ලෙස සැලකෙන අතර, ස්ථීර කාර්ය මණ්ඩලයේ සේවකයකු සතු සියලු වරප්‍රසාද සේවකයාට හිමි වේ. පත්වීම් ලිපියක පරිවාස කාලය ද සඳහන් වේ.

#### **තාවකාලික මත සේවකයන් බඳවා ගැනීම**

ආයතනයක ස්ථීර පදනමෙන් තොර ව සේවකයන් බඳවා ගැනීම තාවකාලික පදනම මත සේවකයන් බඳවා ගැනීම සි.

මෙම සේවකයන්ට ලබා දෙන පත්වීම් ලිපියේ තාවකාලික පදනම යන්න සඳහන් වේ.

#### **පත්වීම් ලිපිය**

.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

#### **පත්වීම් ලිපියක වැදගත්කම**

පත්වීම් ලිපියක වැදගත්කම පහත දැක්වෙන පරිදි දැක්විය හැකි ය.

- ආයතනය හා සේවකයන් අතර පවතින සම්බන්ධතාව තහවුරු කළ හැකි මුළුක ලියවිල්ලක් වීම.
- ආයතනය හා සේවකයා තෙතින් ව බැඳී ඇති බවට ගිවිසුමක් ලෙස සැලකීමට හැකි වීම.
- දෙපාර්ශ්වය අතර රැකියාවේ කටයුතු, රාජකාරී, වගකීම් හා කොන්දේසි පිළිබඳ ඇති වන ගැටලුකාරී තත්ත්වයක දී නීතිය ඉදිරියට යාමට සාක්ෂාත්‍යක් ලෙස ඉදිරිපත් කළ හැකි වීම.
- සිය රැකියාවේ අධ්‍යාග්‍ර කටයුතු, රාජකාරී, වගකීම් හා කොන්දේසි පිළිබඳ සේවකයාට පුළුල් අවබෝධයක් ලබා ගත හැකි වීම.
- සේවකයා ආයතනයේ සේවකයකු බව ඔහු කිරීමට අවශ්‍ය වන සැම අවස්ථාවක දී ම හාවත කිරීමට ඇති ප්‍රබලතම සාක්ෂාත්‍ය වීම.

## පත්වීම් ලිපියක අනුලත් වැදගත් කරණු

පත්වීම් ලිපියක ඇතුළත් වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ.

- සේවා යෝජකයාගේ නම හා සේවා ලිපියොමුව
- සේවකයාගේ නම හා ලිපියොමුව
- සේවකයාගේ තනතුරු නාමය හා එහි ස්වභාවය (ස්ථීර / තාවකාලික යන වග)
- රකියාව ආරම්භ කරන දිනය
- රකියාවේ කටයුතු, රාජකාරී, වගකීම් හා කොන්දේසි
- වැළැඳුව් හා ප්‍රතිලාභ
- පරිවාස කාලය
- වැඩ කරන දින / පැර ගණන
- විනය සම්බන්ධ ක්‍රියාමාර්ග
- සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද (නිවාඩු / EPF / ETF)
- සේවය අවසන් කිරීම
- දුක් ගැනවිලි ඉදිරිපත් කළ හැකි ආකාරය
- උසස් කිරීම් පිළිබඳ විස්තර
- සේවාදායකයාගේ අස්සන හා දිනය
- සේවා යෝජකයාගේ අස්සන හා දිනය

## අනුක්රීපනය

.....  
.....  
.....

## අනුක්රීපන ක්‍රම

- අත්පොත්,
- තොරතුරු පත්‍රිකා,
- පැරණි සේවකයන් යොදා ගැනීම,
- විඛියේ,
- විනුපට,
- ආයතනය තුළ වාරිකා,
- දේශන ආදි විවිධ ක්‍රම යොදා ගනියි.

## පරිවාස කාලය

.....  
.....

පරිවාස කාලය තුළ දී සේවකයාට සිය කටයුතු තනතුරේ රාජකාරී හා වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට නොහැකි වූවහොත් කළමනාකාරීත්වයට පහත සඳහන් ක්‍රියාමාර්ග ගත හැකි ය.

- සේවය අවසන් කිරීම.
- වාචික ව හා ලිඛිත ව අවවාද කිරීම.
- පරිවාස කාලය දීර්ඝ කිරීම.
- සේවකයා මාරු කිරීම.

## ආධුනිකත්ව කාලය

.....  
.....

## කිහු ක්‍රියාකාරකම 05

සීමාසහිත පැරණිම් සමාගමේ පරිගණක වැඩසටහන් සම්පාදක තනතුරු සඳහා සේවකයින් බදවා ගැනීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර ඒ සඳහා පත්වීම් ලිපියක ආදර්ශයක් නිර්මාණය කරන්න.

නිපුණතා මට්ටම 16.7 : සංවිධානයේ මානව සම්පත සංවර්ධනය හා රඳවා ගැනීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග යෝජන කරයි.

ඉගෙනුම් පල :

- කාර්යාල ඇගයීම යන්න පැහැදිලි කරයි.
- පුහුණුව හා සංවර්ධනය හඳුන්වයි.
- පුහුණුව හා සංවර්ධනය අතර ඇති වෙනස්කම දක්වයි.
- පුහුණු කිරීමේ හා සංවර්ධනය කිරීමේ තුම වෙන වෙන ම විස්තර කරයි.
- පුහුණු කිරීමෙන් හා සංවර්ධනය කිරීමෙන් සේවකයාට හා සේවා යෝජකයාට ලැබෙන ප්‍රතිලාභ වෙන වෙන ම දක්වයි.
- සේවක වලන විස්තර කරයි.
- සංවේතන කළමනාකරණය යන්න පැහැදිලි කරයි.
- සංවේතන පද්ධතියක මූලිකාංග දක්වයි.
- සංවේතන කළමනාකරණයේ වැදගත්කම පෙන්වා දෙයි.

### සේවක කාර්යාල ඇගයීම

**කාර්යාල ඇගයීම මගින් සේවා යෝජකයාට අත්වන ප්‍රතිලාභ**

කාර්යාල ඇගයීම මගින් සේවා යෝජකයාට අත්වන ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ.

- පුහුණු කිරීමේ අවශ්‍යතා හඳුනා ගැනීමට.
- උසස් කිරීමේ හා මාරු කිරීම පිළිබඳ තීරණ ගැනීමට.
- සංවේතන තීරණය කිරීමට.
- සේවක එලදායීතාව වැඩි වීම.

**කාර්යාල ඇගයීමෙන් සේවාදායකයාට අත්වන ප්‍රතිලාභ**

කාර්යාල ඇගයීමෙන් සේවාදායකයාට අත්වන ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ.

- .....
- .....
- .....
- .....

**සේවක කාර්යාල ඇගයීම අසාර්ථක විමට හේතු**

- කළමනාකරුවන්ට හා සේවකයින්ට කාර්යාල ඇගයීමේ අරමුණු පිළිබඳ අවබෝධය අඩුකම හා අඩු කැපවීම
- සේවකයින් හා සුපරික්ෂකයින් අතර සුහදතාව අවම විම
- කළමනාකරන මට්ටම් හා සේවක සංඛ්‍යාව විශාල විම
- ආයතනයට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම
- පසුගිය වර්ෂ වල කාර්යාල ඇගයීවලට යහපත් ප්‍රතිචාර නොලැබීම නිසා සේවකයින් තුළ මේ පිළිබඳ විශ්වාසයක් නොමැති විම

**සේවක විලදායීතාව කෙරෙනි බලපාන ප්‍රධාන සාධක**

- නායකත්වය හා කළමනාකාරීත්වය
- වැඩි පරිසරය
- සන්නිවේදනය
- අන්තර පුද්ගල සම්බන්ධතා
- සේවක අභිජ්‍යාරණය
- රැකියා වර්ධනයට ඇති ඉඩ ප්‍රස්ථා

## සේවක පුහුණුව

.....  
.....  
.....  
.....  
.....

## සේවක සංවර්ධනය

.....  
.....  
.....  
.....  
.....

## සේවක පුහුණුව හා සංවර්ධනය අතර වෙනස

පුහුණුව	සංවර්ධනය
<ul style="list-style-type: none"> <li>වර්තමාන රැකියාවේ කටයුතු රාජකාරී හා වගකීම් ඉටු කිරීමට සේවකයා සූදානම් කිරීම මෙම මගින් සිදු වේ.</li> <li>සාපේක්ෂ ව කෙටි කාලීන වැඩ සටහනකි.</li> <li>සාපේක්ෂ ව අඩු පිරිවැයක් දැරීම.</li> <li>තරමක් පටු පරාසයක වැඩසටහනකි.</li> <li>කාලීන අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රතිත්‍යා දැක්වීමේ ක්‍රියාවලියකි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>අනාගත රැකියා කටයුතු රාජකාරී හා වගකීම් ඉටු කිරීමට සේවකයා සූදානම් කිරීම මෙයින් සිදු වේ</li> <li>සාපේක්ෂ ව අඩු සූදානම් ව පවත්වා ගෙන යන දිගු කාලීන වැඩ සටහනකි.</li> <li>සාපේක්ෂ ව වැඩ පිරිවැයක් දැරීම</li> <li>ඉතා පුළුල් පරාසයක දිවයන වැඩසටහනකි.</li> <li>අනාගත අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රාථමික දැක්වීමේ ක්‍රියාවලියකි.</li> </ul>

## සේවක පුහුණුව හා සංවර්ධන අවශ්‍යතාවයක් අනිවිමට හේතු

සේවක දායකයන්ගේ කාර්යාලු උග්‍රන්තාවය අනුව පුහුණුව හා සංවර්ධන අවශ්‍යතාව තීරණය කරනු ලැබේ එය පහත පරිදි ගණන කළ හැකිය

පුහුණුව හා සංවර්ධන අවශ්‍යතාවය = ප්‍රමිත කාර්යාලු - සත්‍ය කාර්යාලු  
(අපෙක්ෂිත කාර්යාලු)

## පුහුණුව හා සංවර්ධනයෙන් සේවකයාට අත්වන ප්‍රතිලාභ

- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....

## පුහුණුව හා සංවර්ධනයෙන් සේවකයාට අත්වන ප්‍රතිලාභ

- රැකියා තැප්පිය වැඩි වීම.
- කාර්ය සාධනය ඉහළ යාම නිසා ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ (වැටුප් වැඩි වීම)
- උසස්වීම් ලැබේමේ ඉඩකඩ පුළුල් වීම.
- සේවක දැනුම, කුසලතා හා ආකල්ප වර්ධන වීමෙන් සේවක වටිනාකම ඉහළ යාම.
- නව අත්හඳා බැලීම් සිදු කිරීමට අවකාශ ලැබේම.
- අතිරේක ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වීම (ඩිජ්‍යත්ව, විදේශ සංවාර ආදිය)

## සේවකයන් පුහුණු කිරීමේ හා සංචාර්ධනය සඳහා විවිධ ක්‍රම

- .....
- .....
- .....
- .....

### සමාකරණය (Simulation) / අකෘතික පුහුණුව (Vestibule Training)

- කළමනාකාරීන්ට ක්‍රිඩා
- සංවේදිතා පුහුණුව (Sensitivity Training)

#### සේවකයන් වලනය

සේවකයන් වලනය යනුවෙන් අදහස් කරන්නේ සේවාදායකයන්ගේ සේවා නියුක්තියේ ඇති වන වෙනසකම් ය. සේවකයන් වලනය කළ හැකි ක්‍රම කිපයකි.

- උසස් කිරීම්
- මාරු කිරීම්
- ඉවත් කිරීම්
- සේවය අවසන් කිරීම්

#### සේවක උසස් කිරීම

.....  
.....  
.....

උසස් වීම සාමාන්‍යයෙන් වර්තමාන රැකියාවට වඩා වෙනස් කටයුතු, රාජකාරී සහ වැඩි වගකීම් ප්‍රමාණයක් ඇති රැකියාවකට යොමු කිරීමකි.

#### සේවකයෙකු උසස් කිරීමේ දී සළකා බලු තිරෝණයක

- ජ්‍යෙෂ්ඨත්වය
- කුසලතාව
- විශේෂ ලගා කර ගැනීම්
- අධ්‍යාපන හා වාන්තීය සුදුසුකම්

#### සේවක මාරු කිරීම

.....  
.....  
.....

#### සේවය තාවකාලික ව නතර කිරීම

.....  
.....  
.....

#### සේවකයෙකු ඉවත් කිරීමට ආයතනයකට යිඳුවිය හැකි අවස්ථා

- සේවකවාගේ ඉල්ලීම මත
- පරිවාස කාලය තුළ අසාර්ථක වීම
- සේවකයාගේ නොමනා හැසිරීම විනය විරෝධී කටයුතු නිසා
- ආයතනයේ දේපල වංචා කිරීම වැනි විෂමාවාර වල යොදීම
- නොදන්වා සේවයට නොපැමිණීම
- සේවා කටයුතු තිසිපදිරී ඉටු කිරීමේ නොහැකියාව

#### සේවය අවසන් කිරීම

කිසියම් කරුණක් නිසා සේවකයෙකුගේ සේවය අවසන් කිරීම සේවය අවසන් කිරීම වේ.

#### සංවේධන


.....  
.....

## සංවේතන කළමනාකරණය

.....  
.....  
.....  
.....

### සංවේතන පද්ධතියක මුලිකංග

සංවේතන පද්ධතියක මුලිකංග 03 ක් දැකිය හැකිය එය පහත රුප සටහනින් දැක්වීය හැකිය



### වේතන

.....  
.....

### දිරිදුමනා

.....  
.....

### අනෙකුත් ප්‍රතිලාභ

.....  
.....  
.....

### සංවේතන කළමනාකරණයේ වැදගත්කම

සංවේතන කළමනාකරණයේ වැදගත්කම පහත පරිදි දැක්වීය හැක.

- සේවක අභිප්‍රේරණය.
- වඩා යෝගා අයදුම්කරුවන් අද්දවා ගැනීම.

## නිපුණතා මට්ටම 16.8 : සේවක දුක්ගැනවිලි අධ්‍යයනය කරයි.

ඉගෙනුම් පල :


- සේවක දුක්ගැනවිලි හදුන්වයි.
- සේවක දුක්ගැනවිලි ඇතිවීම සඳහා හේතුකාරක සඳහා නිදසුන් දක්වයි.
- සේවක දුක්ගැනවිලි නිරාකරණය කිරීම නිසා ආයතනයකට අත්කර ගත හැකි ප්‍රතිලාභ ලැයිස්තු ගත කරයි.
- සේවක දුක්ගැනවිලි නොවිස්ථීම නිසා ආයතනයකට අත්වන අනිසි ප්‍රතිඵල හදුනා ගනියි.
- සේවක දුක්ගැනවිලි හදුනා ගැනීමේ ක්‍රම ලැයිස්තු ගත කරයි.
- සේවක දුක්ගැනවිලි විස්ථීමේ ක්‍රමවේදයන්/යිල්පතුම නම් කරයි.
- සේවක දුක්ගැනවිලි විස්ථීම සඳහා අනුගමනය කළ යුතු පියවර පෙළ ගස්වයි.

### සේවක දුක්ගැනවිලි හඳුන්වීම

.....  
.....  
.....

### සේවක දුක්ගැනවිලි ඇතිවීම සඳහා හේතුකාරක

එය ප්‍රකාශිත හෝ අප්‍රකාශිත විය හැකියි. දුක්ගැනවිලි කාර්යාලවලට සාම්පූර්ණ බලපායි. ආයතනයේ පරමාර්ථ ඉටු කර ගැනීමට එවා බාධාකාරී වේ. සේවක දුක්ගැනවිලි කාර්මික ආරමුළුවල මුළු අදියරයි. එබැවින් මුළු අවස්ථාවේම සේවක දුක්ගැනවිල්ලක් විස්ථීමට පියවර ගත යුතුය.



### සේවක දුක්ගැනවිලි ඇතිවීම සඳහා හේතුකාරක

#### ❖ රැකියාව ආශ්‍රිත හේතු

- රැකියා විස්තරයට සඳහන් නොවන රාජකාරී හා වගකීම් සේවාදායකයාට පැවරීම.
- සේවාදායකයාගේ දැනුමට හා කුසලතාවට නොගැළපෙන රැකියාවක නියුත්ත කරවීම.

#### ❖ සේවා තත්ත්වයන් ආශ්‍රිත හේතු

- රැකියා ස්ථානය හෝ කාලය වෙනස් කිරීම.
- වෘත්තීය සෞඛ්‍ය හෝ ආරක්ෂාවට අහිතකර තත්ත්වයන් රැකියා ස්ථානයේ පැවතීම

#### ❖ මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්තිල ක්‍රියාපටිපාටි හා උපය මාර්ගවලට අදාළ හේතු

- සේවක වැටුප් හා වේතන සහ දිරි දීමනා
- තමාට හිමිවීමට තිබු උසස්වීමක් වෙනත් සේවකයෙකුට ලබා දීම, සේවයෙන් පහත හෙළීම්, මාරු කිරීම, සේවය තුවතාලීම් හා සම්බන්ධ ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි.
- නියමිත පරිදි උසස්වීම් ලබා නොදීම.

#### • කංචිඛාන හිතරිති උල්ලාභනය කිරීම්වලට අදාළ හේතු

- .....
- .....

- නුගේයු පුද්ගල වර්යාවන් සම්බන්ධීත හේතු
  - ලගා කර ගත තොහැනි අපේක්ෂා හෝ අවශ්‍ය තරමට වඩා යමක් පිළිබඳ අනිලාග්‍රහ සහිත වේ.
  - ජේෂණ්ධි නිලධාරීන් කෙරෙහි ඇති වැරදි ආකල්ප.
  - සේවක අධි අනිමානය.
- රැකියා හෝ රැකියා පරිසරයට පරිභාශිත පරිසරය සම්බන්ධීත හේතු
  - පවුල් ඒකකය හා සම්බන්ධ හේතු.
  - වෙනත් තරගකාරී ආයතනයක් සම්බන්ධ හේතු.

**සේවක දුක්ගැනීව්ල තිරුකුරණය කිරීම නිසා ආයතනයකට අත්කර ගත ගැඹු ප්‍රතිලාභ**

- .....
- .....
- .....
- .....
- .....
- .....

**සේවක දුක්ගැනීව්ල තොවීකිදීම නිසා ආයතනයකට අත්වීමට සිදුවන අනිසි ප්‍රතිචිත්වය**

- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....

**සේවක දුක්ගැනීව්ල ගැනීමේ ක්‍රම**

- ඉවත්ව යාමේ සම්මුඛ සාකච්ඡා (Exit Interview)
- යෝජනා පෙවේය (Suggestion Box)
- සේවක ආකල්ප සම්ක්ෂණ (Attitude Survey)

**සේවක දුක්ගැනීව්ල විසඳූමේ ක්‍රමවේදයන්/ගිල්පක්‍රම**

- දුක්ගැනීව්ල විසඳූමේ විධිමත් ක්‍රියාපටිපාලය (Formal Grievance Settlement Procedure)
- ආසන්නතම ප්‍රධානීය (Immediate Supervisor) මගින්
- විවෘත දොරටු ප්‍රතිපත්තිය (An Open - Door Policy)
- ඒකාබද්ධ කමිටු ක්‍රමය (Joint Committee Method)
- උපදෙස් තය (Counseling)
- දුක්ගන්නාරාල කෙනෙකු පත් කිරීම / ඔම්බුඩ්සම්න්වරයකු පත් කිරීම (Ombudsman)
- බෝරුමිකරණය (Arbitration)

**සේවක දුක්ගැනීව්ල තිරුකුරණය හෙවත් විසඳූම කුඩා අනුගමනය කළ ශුතු පියවර**

- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- සේවකයා කුළ විශවාසය ගොඩ නැංවීම.
- අධිකාරී බලය නැනවත්ව හාවිතා කිරීම.
- අප්‍රමාදව තීරණ දැනුම්දීම හා ක්‍රියාත්මක කිරීම.
- දුක්ගැනීව්ල විසඳුනාද නැද්ද යන්න පසු විපරම් කිරීම

## **නිපුණතා මට්ටම 16.9 : විනය කළමනාකරණයේ වැදගත්කම විමසය.**

### **ඉගෙනුම් පල :**

- විනය කළමනාකරණය හඳුන්වයි.
- විනය කළමනාකරණය කිරීමේ වැදගත්කම පැහැදිලි කරයි.
- විනය විරෝධී ක්‍රියා හෙවත් විෂමාවාර ලැයිස්තු ගත කරයි.
- විනය විරෝධී ක්‍රියා පිළිබඳ ආයතනයකට ගත හැකි ක්‍රියාමාර්ග විමසා බලයි.

### **විනය හඳුන්වම**

.....

.....

.....

.....

.....

### **විනය කළමනාකරණය**

.....

.....

.....

.....

**ව්‍යාපාර සංවිධානවල බහුලව ම දැකිය හැකි විනය විරෝධී ක්‍රියා හෙවත් විෂමාවාර ව්‍යාපාර සංවිධානවල බහුලව ම දැකිය හැකි විනය විරෝධී ක්‍රියා හෙවත් විෂමාවාර කිහිපයක් පහත දැක්වේ.**

- ආයතනයේ දේපලවල හිතාමතා හානි සිදු කිරීම.
- පුරුව අවසරයකින් තොරව සේවයට වාර්තා නොකිරීම.
- පුමාද වී සේවයට පැමිණීම.
- රකියා සේවානයෙන් අවසර නොමැතිව බැහැර වීම.
- ව්‍යාපාර අසනීප ගති පෙන්වීම.
- සේවයේ නිපුක්තව සිටිය දී නිදා ගැනීම.
- රකියා කටයුතු පිළිබඳ නොසැලකිල්ල හා මන්දේත්සාහී වීම.
- සේවානයෙන් තොරතුරු හා සෞඛ්‍ය ක්‍රමවලට බාධා කිරීම.
- සේවා නිපුක්තව සිටින විට මත්වතුර හෝ මත් දුව්‍ය හාවිත කිරීම.
- මුදල් වංචා කිරීම හෝ අල්ලස් ගැනීම.
- පුදානයා හා තම සේවකයන්ට අපහාස කිරීම හෝ තර්ජනය කිරීම.

### **විනය ක්‍රියා මාර්ග**

- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....

### **විනය කළමනාකරණයේ වැදගත්කම**

- සේවකයන් අතර ගැටුම් මතහේද අඩු කර ගැනීමට.
- සේවා හා සේවකයන් අතර පවත්නා මතහේද අඩු කර ගැනීමට.
- ආයතනය සතු මානව සම්පත ක්‍රමානුකූලව හා මනාව පාලනය කිරීම මගින් උපරිම සංශ්‍යායිත්වයෙන් හා කාර්යස්ථානවයෙන් කටයුතු සිදු කිරීමට හැකි වීම.
- සංවිධානයේ නීතිමයි සහ රෙගුලාසිවලට අනුකූලව සේවක හැසිරීම් පවත්වා ගැනීම.
- අපේක්ෂිත සේවක කාර්යසාධනය බිජිකර ගැනීම හා එය අඛණ්ඩව පවත්වා ගැනීම.

## නිපුණතා මට්ටම 16.10 : සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව අගයයි.

### ඉගෙනුම් පල :

- සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව හඳුන්වයි.
- සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාවේ වැදගත්කම පෙන්වා දෙයි.
- සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ දුර්වල කළමනාකරණය හේතුවෙන් සේවා යෝජකයාට අත්වන අවාසි ලැයිස්තු ගත කරයි.
- සෞඛ්‍ය හා ආරක්ෂාව කළමනාකරණය තුළින් සේවා යෝජකයාට අත්වන ප්‍රතිලාභ පෙන්වා දෙයි.

### සේවාදායක සෞඛ්‍යය

.....  
.....

### සේවාදායක ආරක්ෂාව

.....  
.....

### සේවාදායක සෞඛ්‍යය හා ආරක්ෂාව කෙරෙහි බලපාන උපදුව හා සාධක

- වෘත්තීය අනතුරු (ග්‍රුවණාබාධ, දාජ්‍යාබාධ, ගැරිර අංග අහිමිවීම හෝ හානිවීම, පිළිස්සීම, විදුලී සැර වැදීම)
- වෘත්තීය රෝග (පිළිකා, ඇදුම, විෂවීම, ප්‍රජනන ආබාධ, ගැරිය අක්‍රමවත් වීම, ආශ්‍රාප ප්‍රාශ්‍රාප අපහසුතා)
- සංවිධානමය ආකතිය (Organizational Stress)

- සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳ දුර්වල කළමනාකරණය හේතුවෙන් සේවා යෝජකයාට අත්වන අවාසි
- සේවක වන්දී රෝගය සඳහා වන වාරික ඉහළ යාම
  - සේවක වන්දී ගෙවීම ඉහළ යාම
  - නීතිමය වියදම් ඉහළ යාම
  - සේවක අත්ථේතිය සහ අසහනය ඇති වීම
  - සේවක එලදායකත්ව පහත වැටීම
  - සේවක ගුණාත්මක බව පහළ යාම
  - උපකරණවලට සිදු වන අලාභහානි වැඩි වීම
  - .....
  - .....
  - .....
  - .....

### සෞඛ්‍යය හා ආරක්ෂාව කළමනාකරණය තුළින් ගේව) යෝජකයාට අත්වන ප්‍රතිලාභ

- සේවාදායකයන්ගේ විත්ත දෙරේයය (Morale) ඉහළ යාම.
- සේවාදායකයින්ට මූහුණුදීමට සිදු වන අනතුරු සහ අනතුරු නිසා ඇතිවන නඩහල නිසා සංවිධානවලට දැඩිමට සිදු විය හැකි පිරිවැය අවම වීම.
- සේවක ප්‍රවාසිතාව අවම වීම.
- සංවිධාන එලදායීතාවය ඉහළ යාම.
- මතා ගුම්ක සම්බන්ධතාවයක් වර්ධනය වීම.

ව්‍යාපාර සංවිධාන පථලදායක සෞඛ්‍යය හා ආරක්ෂක වැඩසටහන් පවත්වාගෙන යන්නේ නම් එවැනි ආයතනවලින් නිෂ්පාදිත ලබාගන්නා ආයතන තම මිල දී ගැනීම්වල දී එවැනි ආයතන වලට ප්‍රමුඛත්වයක් ලබා දීම.

### ගේවාදායක සෞඛ්‍යය හා ආරක්ෂාවේ වැදගත්කම

- වංත්තිය සෞඛ්‍යය හා ආරක්ෂක උපදුව / අවදානම් ඉවත් කර ගැනීමට හෝ අවම කර ගැනීමට හැකි වීම.
- සේවාදායක සෞඛ්‍යය හා ආරක්ෂාව සම්බන්ධයෙන් සංවිධානවලට මූහුණුදීමට සිදුවිය හැකි නීතිමය ගැටුව වලින් මිදිමට හැකි වීම.
- සෞඛ්‍යය සම්පන්න සේවක පිරිසක් ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට දායක වීම.
- ආයතනයේ ප්‍රතිරුපය ඉහළ යාම.

## නිපුණතා මට්ටම 16.11 : කාර්මික සම්බන්ධතා විමර්ශනය කරයි.

### ඉගෙනුම් පල

- සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව හඳුන්වයි.
- සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාවේ වැදගත්කම පෙන්වා දෙයි.
- සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ දුර්වල කළමනාකරණය හේතුවෙන් සේවා යෝජකයාට අත්වන අවාසි ලැයිස්තු ගත කරයි.
- සෞඛ්‍ය හා ආරක්ෂාව කළමනාකරණය තුළින් සේවා යෝජකයාට අත්වන ප්‍රතිලාභ පෙන්වා දෙයි.

සේව්‍ය - සේවක සම්බන්ධතා

.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

### • සේවාදායකය (Employee)

සේව්‍යයා යටතේ කුමන හෝ තරාතිරමක පදනමක් හෝ ගිවිසුමක් මත යම් පරිග්‍රමයක් ලබමින් වැඩ කරන හෝ වැඩ කිරීමට ගිවිසුම් ඇති කර ගත් ඕනෑම පුද්ගලයෙකු සේවාදායකයෙකු ලෙස හැඳින්වේ.

### • සේවකය (Employer)

කිසියම පරිග්‍රමිකයක් මත යම් පුද්ගලයෙකු පුද්ගල කණ්ඩායක් යම් සේවයක නිරත කරවන්නන් සේව්‍යයා ලෙස හැඳින්වේ.

යහපත් සේව්‍ය - සේවක සම්බන්ධතාවලින් ආයතනයට අත්වන වාසි/පෙශේරන

- .....
- .....
- .....
- .....
- .....
- .....

අයහපත් සේව්‍ය - සේවක සම්බන්ධතාවලින් ආයතනයකට අත්වන අවාසි

- .....
- .....
- .....
- .....
- .....

### සේවක අයතිවාසිකම්

සේවකයන් වෙත පැවරෙන කාර්ය යථා පරිදි ඉටු කිරීම සඳහා සේවා ගිවිසුම්, ආයුර් පනත්, පනත් යනාදියෙන් ඔවුනට ලැබෙන හිමිකම් හා වරප්‍රසාද සේවක අයතිවාසිකම් ( Employee's Rights) ලෙස සැලකිය හැක.

සේවක අයතිවාසිකම්වලට නීදසුන් කිහිපයක් පහත දැක්වේ.

- .....
- .....
- .....
- .....
- .....

### සේවක වගකීම්

- සංචිතානයේ අරමුණු ඉටුවන පරිදි වැඩි කිරීම.
- වැඩි ස්ථානයේ යහපත් ලෙස හැසිරීම.
- රකියා ගිවිසුමට අනුව කාර්ය ඉටු කිරීම.
- ආයතනයේ දේපල හා උපකරණ නිසි අයුරින් පරිහරණය කිරීම.

### සේවක යුතුකම්

- සේවක වගකීම් නිසි පරිදි ඉටු කිරීම.
- ආයතනයේ වැඩි දියුණුව සඳහා උනන්දු වීම.
- ආයතනයේ රහස් බාහිර පාර්ශ්ව අතට පත් නොකිරීම.
- ආයතනයේ කිරීතිනාමය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම.

### සේවක අයිතිවාසිකම්

- රකියා ගිවිසුමට අනුව කාර්ය ඉටුකරවා ගැනීම.
- නියමිත පැය ගණන තුළ සේවය ලබා ගැනීම.
- සේවකයන් අතිරික්තයන් පවතී නම් හෝ ආයතනයට නොගැලුපෙන සේවකයන් සිටී නම් ඔවුන් ඉවත් කිරීමේ අයිතිය.
- තම කර්මානත් ය පවත්වාගෙන යැමේ දී මුහුණ දීමට සිදුවන අහිතකර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා එකරාදී වීම.

### සේවක වගකීම්

- රකියා ගිවිසුමට අනුව ගිවිසගත් වැටුප ගෙවීම.
- සේවකයන්ගේ අදාළ වාර්තා නිසි ලෙස පවත්වාගෙන යාම.
- ආයතනය තුළ නිසි ලෙස විනය පවත්වාගෙන යාම.
- වැටුප නියමිත දිනයේ හෝ ඊට පෙර ගෙවීම.

### සේවක යුතුකම්

- .....
- .....
- .....
- .....

### සේවක අයිතිවාසිකම් හා වර්ප්පකාද සම්බන්ධ අන්තර්

- ❖ වේතන වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධ අන්තර්
  - ප්‍රධිඝාලක සහා ආයුරා පනත
  - සාහේදු හා කාර්යාල සේවක පනත
- ❖ සමාජ සුරක්ෂිතභාවය සම්බන්ධ අන් පනත්
  - සේවක අර්ථ සාධක අරමුදල් පනත
  - සේවා නියුක්තිකයන්ගේ හාර අරමුදල් පනත
  - පාරිතෝෂික ගෙවීම් පනත
  - ප්‍රසුතිකාගාර පනත
  - ස්ත්‍රීන් තරුණයින් හා ලමුන් සේවයේ යෙදුවීමේ පනත
- ❖ කාර්මික සම්බන්ධතාව පිළිබඳ අන් පනත්
  - වෘත්තීය සම්මි ආයුරා පනත
  - කාර්මික ආරවුල් පනත
  - සේවකයන්ගේ සේවය අවස්ථා කිරීමේ පනත
- ❖ කාර්මික සුරක්ෂිතභාවය පිළිබඳ අන් පනත්
  - කර්මාන්තයාලා ආයුරා පනත
  - කමිකරු වනදී ආයුරා පනත

## කාර්මික ආරවුල්

### කාර්මික ආරවුල් අභිජනන හේතු

- .....
- .....
- .....

### කාර්මික ආරවුලක් නිකා සේවා ගෝපකයන්ට අභිජනන බලපෑම්

- අධ්‍යෙච්ච ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි වීම.
- ආයතනයේ කිරීතිනාමයට අහිතකර ලෙස බලපෑම්.
- කාර්මික සාමය බිඳ වැටීම නිසා සුහදාතාව පළේදුවීම.
- තම වෙළඳ පොල කොටස අහිමි වීම.
- තරගකරුවන් සමග තරග කිරීමට නොහැකි වීම.
- මූල්‍ය පාඩු මෙන් ම දේශප්‍රාලිංග හානි සිදු වීම.

### කාර්මික ආරවුලක් නිකා සේවා දායකයන්ට අභිජනන බලපෑම්

- .....
- .....
- .....
- .....

### කාර්මික ආරවුලක් නිකා පරිභෝගිකයන්ට අභිජනන බලපෑම්

- අදාළ හාණේච් හා සේවාවල මිල ඉහළ යාම.
- වෙළඳ පොලේ හාණේච් හිගයන් ඇති වීම.
- සුපුරුදු හාණේච් පරිභෝග්‍රන අවස්ථා අහිමි වීම.
- ගුණන්වයන් අඩු ආදේශක හාණේච් පරිභෝග්‍රනයට සිදු වීම.

## වෘත්තිය සම්බන්ධ (Trade Union)

කෙසේ වුව ද ලංකාවේ වෘත්තිය සම්බන්ධ පිළිබඳ සාකච්ඡා කිරීමේ දී සේවකයන් විසින් ඇති කර ගන්නා සම්බන්ධ සලකා බැලේ.

### වෘත්තිය සම්බන්ධ අරමුණු

- සාධාරණ වැටුපක් ලබා ගැනීම හා වර්ධනය.
- යහපත් වැඩි පරිසරයක් ලබා ගැනීම.
- වැඩි කරන කාලය පිළිබඳ ගැටුලු විසඳා ගැනීම.
- වෘත්තිමය සෞඛ්‍යය හා වෘත්තිමය අන්තරුවලින් ආර්ස්‍යාව සලසා ගැනීම.
- රකියා සුරක්ෂිතතාව ඇති කර ගැනීම.
- අධ්‍යාපනය හා ප්‍රාග්‍රැන්ඩ ලබා ගැනීම.
- සාමුහික කේවල් කිරීම.

### වෘත්තිය සම්බන්ධ කාර්ය

- සාමූහික කේවල් කිරීම.
- ඒකාබද්ධ සාකච්ඡාවලට සහභාගි වීම.
- සේවක කළමනාකරණ ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි යනාදිය සම්පාදනයේ දී සහ සංශෝධනයේ දී උපදෙස් දීම.
- වෘත්තිය ක්‍රියාමාර්ග සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- ජාතික හා අන්තර්ජාතික සම්මෙළන හා සම්මන්ත්‍රණවල දී සහභාගි වීම.
- සාමාජිකයින් සඳහා නෙතික ආරක්ෂාව රජයෙන් ලබා ගැනීම.

### කාර්මික ක්‍රියාමාර්ග (Industrial Action)

#### කාර්මික ක්‍රියාමාර්ග / වෘත්තිය සම්බන්ධ සඳහා නිදසුන්

- සාමූහික කේවල් කිරීම (Collective Bargainings)
- අකුරට වැඩ කිරීම(Works to rule)
- සේමින් වැඩ කිරීම (Go slow)
- කළුපටි පැලද වැඩ කිරීම
- අතිකාල වැඩවල තොයේදීම
- වැඩවල තොයේදීම (Sit - ins)
- වැඩ මග හැරීම (Boycott)
- කඩාකජ්පල් කිරීම (Sabotage)
- පිකටිං / ප්‍රතිභාජනය(Picketing)
- උපවාසය(Fast)
- සංවිධානාත්මක ලෙස නිවාඩු ගැනීම
- සංකේත වැඩ වර්ජන (Token strikes)
- අඛණ්ඩ වැඩ වර්ජනය(Strick)

#### සාමූහික කේවල් කිරීම (Collective Bargainings)

#### අකුරට වැඩ කිරීම (Works to rule)

ආයතනයේ නීති රීති පවා අකුරට පිළිපදිමින් රාජකාරී කටයුතු සිදු කිරීම අකුරට වැඩ කිරීම වේ. එය නීතියානුකූලව පැවරී ඇති කටයුතු පමණක් නියමිත පරිදි ඉටු කිරීමයි. මේ නිසා ක්‍රියාවලිය මන්දගාමී වන අතර ආයතනයේ අකාර්යක්මතාව ඉහළ යයි. අවශ්‍යතාව අනුව සෞයා බලා අවස්ථාවට අනුව කටයුතු කිරීමක් මෙහි දී සිදු තොවේ.

#### සේමින් වැඩ කිරීම (Go slow)

#### කළුපටි පැලද වැඩ කිරීම

කළුපටි පැලද වැඩ කිරීමේ දී සේවකයේ සුපුරුදු පරිදි වැඩ කරති. සිය විරෝධය පළ කිරීම සඳහා කළුපටි අත් හෝ නිස් පැලද වැඩ කරති.

## අතිකාල වැඩවල තොයේදීම

### වැඩවල තොයේදීම (Sit - ins)

වැඩවල තොයේදීම යනු සේව්‍යයන්ට සේවා ස්ථානය වසා දැමීමට බාධා කරමින් සේවකයන් පිටතට තොයා ආයතනය තුළම රදී සිටිම සිදු කළ ද ඔවුන් වැඩවල තොයේදීමයි. ව්‍යාපාර ආයතනය තුළ සේවකයන් රදී සිටිය ද ආයතනයේ කිසිදු කාර්යක් සඳහා ඔවුන් දායක තොවේ.

### වැඩ මහ හැරීම

### කඩාකප්පල් කිරීම (Sabotage)

රැකියා ස්ථානයේ ඇති යන්තු සූත්‍ර ක්‍රියාත්මක කිරීමට තොහැකි ලෙස දොරගුණ දමා වසා තැබීම හෝ එවායේ පුළු කොටසක් ගලවා තැබීම කඩාකප්පල් කිරීමයි.

### පිකටිං / ප්‍රතිහානය(Picketing)

බොහෝට්ට දිවා ආහාර විවේකය වැනි විවේක අවස්ථාවක් යොදාගෙන සේවකයන් ව්‍යාපාරය ඉදිරිපිට පෙරස්ටර, දැනුවීම්, බැනර වැනි විරෝධය ප්‍රකාශ කරන ප්‍රවරු ප්‍රදරුනය කරමින් සිදු කරනු ලබන සාමකාලී උද්සේෂණය පිකටිං / ප්‍රතිහානය ලෙස හැඳින්වේ. වැඩ වර්ෂනයට අවතිරණ වීම පිළිබඳ ඉගියක් සේවය පසුයට පෙන්නුම් කිරීමට පිකටිං යොදා ගති. මෙහිදී සේවකයන් පෙළගැසී සිය විරෝධතා ප්‍රදරුනය කරයි.

### උපවාසය(Fast)

සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා ව්‍යාපාර ස්ථානය ඉදිරිපිට හෝ පොදු ජනතාව ගැවසෙන ස්ථානයක පෙනී සිටිමින් සේවක පිරිසක් ආහාර පාන ගැනීමෙන් වැළකි විරෝධය දැක්වීම උපවාසයක් ලෙස හැඳින්වේ.

### සංකේත වැඩ වර්ජන (Token strikes)

### අඛණ්ඩ වැඩ වර්ජන(Strike)

### වැඩ වර්ජන නිසා දේවා යොජකයාට අත්වන අනිතකර ප්‍රතිච්චල

- නිෂ්පාදනය අඩාල වීම.
- විකුණුම් අඩු වීම හෝ ඇණවුම් සැපයීමට තොහැකි වීම.
- ව්‍යාපාරයේ කිරීමිනාමයට හානි සිදු වීම.
- ව්‍යාපාරයට මුදල් ගළා ඒම අඩුවීමෙන් මුදල් දුෂ්කරතාවයන්ට මුහුණ දීම.
- ගැනුම්කරුවන් අඩු වීම හෝ ඔවුන් කළකිරීම හා වෙනත් තරගකාරී ආයතන කරා ඇදී යාම.
- සැපයුම්කරුවන් අඩු වීම.
- ලාභය අඩු වීම.
- සේවක අසහනය වැඩි වීමෙන් එලදායකත්වය අඩු වීම.
- කාර්මික සම්බන්ධතා අඩු වීම.
- ගුම පිරිවැටුම වැඩි වීම.
- ප්‍රාග්ධන උපකරණ අත්මියව පැවතීම නිසා සිදු වන අලාභ.

### වය වර්ණ නිකා සේවකයන්ට වන අතිතකර බලපැමි

- උසස්වීම් සඳහා බාධා ඇතිවිම.
- වෘත්තීය කේෂතුයේ අප්‍රසාදයට ලක් වීම.
- සේවක ඉපයීම් පහළ යාම හෝ වැටුප් හා වෙනත් දීමනා නොලැබේ යාම
- ඇතැම් විට විනය ක්‍රියාමාර්ග සඳහා මූහුණ දීමට සිදු වීම.

### වය වර්ණ නිකා ආර්ථිකයට වන අතිතකර බලපැමි

- .....
- .....
- .....
- .....
- .....
- .....

### සේවකයන්ගේ කර්මික ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා සේවකයන්ට ගත හැකි ක්‍රියාමාර්ග

- පිටමං කිරීම / දෙශුර වැසීම – Lock out
- සේවය අත්හැර ගියා සේ සැලකීම – Vacated of post-VOP
- වර්ණ ආවරණය කිරීම – Strike replacement
- අනෙක්ත් ආධාර වැඩසටහන් හාවිතය – Mutual - aid pact
- නිෂ්පාදනය මාරු කිරීම – Shift production

#### පිටමං කිරීම / දෙශුර වැකිම – Lock out

.....  
.....  
.....  
.....

#### සේවය අත්හැර ගියා සේ සැලකීම – Vacated of post-VOP

.....  
.....  
.....  
.....

#### වර්ණ ආවරණය කිරීම – Strike replacement

වර්ණ ආවරණය කිරීම යනු වැඩි වර්ණ සේවකයින්ගේ රාජකාරී වෘත්තීය සම්මිත සඳහා දායක නොවන සේවකයින් යොදාගෙන ආවරණය කිරීම සි.

#### අගන්ත ආධාර වශයෙන් හාවිතය – Mutual - aid pact

වර්ණ කාලයේ අහිමි වූ ආදායම ආවරණය සඳහා කර්මානත්යේ නියුලි අනෙකත් ආයතනවලින් මුළුයාධාර ලබා ගැනීම අනෙක්ත් ආධාර වැඩසටහන් හාවිතය ලෙස හඳුන්වයි.

#### නිෂ්පාදනය මාරු කිරීම – Shift production

නිෂ්පාදනය මාරු කිරීම යනු වර්ණය ක්‍රියාත්මක නොවන ගාබා වෙත හෝ වෙනත් රටවල ගාබා වෙත නිෂ්පාදන කටයුතු මාරු කිරීම සි.

#### සාමූහික ගිවිසුම (Collective Agreement)

වෘත්තීය ආර්ථික සම්බන්ධව සේවය - සේවක දෙපාර්ශ්වය අතර ඇති කර ගන්නා එකගතාව සාමූහික ගිවිසුම ලෙස හැඳින්වේ.

.....  
.....  
.....  
.....  
.....  
.....

### කාමුණික ගිවිසුමක අරමුණු

සේවකයන් හා සේවා යෝජකයන්ගේ වරප්‍රසාද අධිතිවාසිකම් සහ පුතුකම් ආරක්ෂා කිරීම.

- කාර්මික ආරවුල් වළක්වා කාර්මික සාමය ඇති කිරීම.
- කාර්මික අණපනත්වලින් සේවකයන්ට හිමි වරප්‍රසාද හා ප්‍රතිලාභවලට වඩා වාසිදායක තත්ත්වයක් ඇති කර ගැනීම.

### කාමුණික ගිවිසුමක් මගින් සේවකයාට හිමිවන ප්‍රතිලාභ

- ආරවුල් පහසුවෙන් නිරාකරණය කර ගැනීමට හැකි වීම.
- ආයතනයේ පැවැත්ම අඛණ්ඩ බව තහවුරු වීම.
- ගිවිසුම මගින් තම වගකීම අවබෝධ කර ගත හැකි වීම.
- කළමනාකරණ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වීම.
- වෘත්තීය ගැටුපු සම්බන්ධයෙන් පොදුවේ කටයුතු කිරීමට හැකි වීම නිසා පොද්ගලිකව සේවකයන් පිළිබඳ වන සොයා බැඳීමට සිදු නොවීම.
- ආයතනයට පස්පාතී වූ තාප්තිමත් සේවක පිරිසක් ඇති කර ගත හැකි වීම.

### කාමුණික ගිවිසුමක් මගින් සේවකයන්ට හිමිවන ප්‍රතිලාභ

- .....
- .....
- .....
- .....
- .....

**නිපුණතා මට්ටම 16.12 : මානව සම්පත් කළමනාකරණයේ කාර්බකත්වය ඇගයිමේ නිර්ණායක විමසයි.**

#### ඉගෙනුම් පල :

- මානව සම්පත් කළමනාකරණයේ කාර්ය ඇගයිමේ නිර්ණායක ලැයිස්තු ගත කරයි.
- ඒ එක් එක් නිර්ණායකය පැහැදිලි කරයි.

**මානව සම්පත් කළමනාකරණයේ කාර්බකත්වය ඇගයිමේ නිර්ණායක**

මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය ඇගයිමේ නිර්ණායක තිහිපයක් පහත දැක්වේ.

- .....
- .....
- .....

#### ශ්‍රම පිරිවැවුම

ශ්‍රම පිරිවැවුම = යම් කාලවීජේදයක ඉවත්වූ සේවක සංඛ්‍යාව

X 100

එම කාලවීජේදයේ සේවයේ නිරතව සිටි සාමාන්‍ය සේවක

#### සේවක ප්‍රවාහකතාව

සේවකයන්ට සේවය නොපැමිණීම හා සේවයට පැමිණ සේවය නොසැපයීම නිසා ආයතනයකට සේවය අහිමි වී යාම සේවක ප්‍රවාහකතාව ලෙස හැඳින්වේ.

ආයතනයට සේවය අහිමි වී යන අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

- .....
- .....
- .....
- .....
- .....

#### සේවක ප්‍රවාහකතාව ගණනය කිරීම

සේවක ප්‍රවාහකතාව ගණනය කිරීම පහත ආකාරයට සිදු කළ හැකිය.

සේවක ප්‍රවාහකතාව = සේවකයන් වැඩිට නොපැමිණීම නිසා අහිමි වූ දින ගණන x 100  

$$\text{සේවකයන් වැඩි කිරීමට නියමිතව තිබූ දින ගණන}$$

#### • ඉම එලදායිතාව

කිසියම් කාලවීජේදයක ආයතනයක සේවක යෙදුවුම් හා නිමවුම් අතර සම්බන්ධතාව ඉම එලදායිතාව ලෙස හැඳින්වේ. මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය සඳහා ඉම එලදායිතාව ඉහළ අගයක් ගැනීම යෝග්‍ය වේ.

ඉම එලදායිතාව පහත පරිදි ගණනය කළ හැකි ය.

ඉම එලදායිතාව = නිමැවුම

සේවක සංඛ්‍යාව

# ව්‍යාපාර අධ්‍යාපනය

අ. පො. ස. උසස් පෙළ

16 - මානව සම්පත් කළමනාකරණය

පසුගිය විභාග ප්‍රශ්න

වර්ෂය	නියමිත ලකුණු	බාගත් ලකුණු	පතිගතය	සාමාර්ථය
2015				
2016				
2017				
2018				
2019				
අවසාන ලකුණු				

## 2015 වර්ෂය අ. පො. ස. උග්‍රස් පෙළ

### 1 පත්‍රයේ

#### ප්‍රශන් අංක 25

පහත දැන් අතුරෙන් සේවා අයිතිවාසිකමක් ලෙස දැක්වීය හැක්කේ කුමක්ද?

- (1).සංචිතයානයේ අරමුණු ඉටුකර ගැනීමට වැඩ කිරීම. (2).වැඩ ස්ථානයේ යහපත් ලෙස හැසිරීම.  
 (3).සේවා ගිවිසුම අනුව කාර්ය ඉටු කරවා ගැනීම. (4).වැටුපට සරිලන සේවාවක් ලබා දීම.  
 (5).සේවා ගිවිසුමට අනුව කාර්ය ඉටු කිරීම.

(.....)  
ලකුණු (02)

#### ප්‍රශන් අංක 26

ස්ථීර සේවයට බඳවාගත් සේවකයෙකු මහුගේ/ ඇයගේ තනතුරෙහි තහවුරු කිරීමට පෙර හදුන්වනු ලබන්නේ,

- (1). අනියම් සේවකයෙකු ලෙසය. (2).තාවකාලික සේවකයෙකු ලෙස ය.  
 (3).ආදේශක සේවකයෙකු ලෙසය. (4).පරිවාස සේවකයෙකු ලෙසය.  
 (5).කොන්ත්‍රාත් සේවකයෙකු ලෙසය.

(.....)  
ලකුණු (02)

#### ප්‍රශන් අංක 47

වෘත්තිය සම්බන්ධක් ඇති කරගැනීමේ ප්‍රධාන අරමුණු හතරක් ලියන්න.

- 1.....  
 2.....  
 3.....  
 4.....

(.....)  
ලකුණු (02)

### 11 පත්‍රයේ

#### ප්‍රශන් අංක 07

- (iii). කමල් සහ සරත් අලෙවි නියෝජිත තනතුරක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වූහ. කමල් අධ්‍යාපනය ලබා ඇත්තේ 8 ග්‍රෑනීය දැක්වා පමණකි. සරත් උසස් පෙළ විභාගය සමත් වී සිටි තමුදු සම්මුඛ පරීක්ෂනයේදී අදාළ තනතුර සඳහා කමල් තෝරා ගන්නා ලදී. මෙහිදී කමල්ට තෝරා ගැනීම සඳහා බලපානු ලැබූ කරනු හතරක් පැහැදිලි කරන්න.

ලකුණු (04)

- (iv). මානව සම්පත් කළමනාකරණ කාර්යයන් දෙකක් මත පදනම් වී ඇති පහත වගුවෙහි අදාළ ස්ථානයන් සඳහා එක් කරුණ බැඟින් සඳහන් කරමින් සම්පූර්ණ කරන්න. ( පිළිතුර සඳහා පහත දැක්වෙන ආකාරයේ වගුවක් හාවිත කරන්න.)

ලකුණු (04)

කාර්යයන් පාර්ශ්වයන්	කාර්යල්ල ඇගයීම		ප්‍රහැණුව හා සංවර්ධනය	
	වාසි	අවාසි	වාසි	අවාසි
සංචිතයානයට				
සේවකයින්ට				

- (v). යහපත් සේවා- සේවක සම්බන්ධතා පවත්වා ගැනීමෙන් ආයතනයකට ලබාගත හැකි වාසි

ලකුණු (04)

## 2016 වර්ෂය අ. පො. හ. උස්ස පෙළ

### 1 පත්‍රයේ

#### ප්‍රශ්න අංක 26

සේවකයෙකුට තායකත්ව නිපුණතාව පූරුණ කර ගත හැකි ප්‍රහුණු ක්‍රමය වන්නේ,

- (1).තාක්ෂණීක ප්‍රහුණුවයි.
- (2).සමාකරණ ප්‍රහුණුවයි.
- (3).වරයා සම්බන්ධ ප්‍රහුණුවයි.
- (4).ආධුනිකත්ව ප්‍රහුණුවයි.
- (5).රැකියාව තුළින් ප්‍රහුණුවයි.

(.....)  
ලකුණු (02)

#### ප්‍රශ්න අංක 40

ව්‍යාපාර ආයතනයකට අදාළ, පහත දැක්වෙන එක් එක් ව්‍යාකාරකම සඳහා ගැළපෙන මානව සම්පත් කළමනාකරණ ලියන්න.

ව්‍යාකාරකම	මානව සම්පත් කළමනාකරණ කාර්ය
නව සේවකයන් බඳවා ගැනීම සඳහා ප්‍රවත්තන් දැන්වීමක් පළ කිරීම	.....
අයදුම්කරුවන්ගේ සාමාන්‍ය දැනුම ඇගයීම සඳහා ලිඛිත පරීක්ෂණයක් පැවැත්වීම.	.....
නව සේවකයෙකු රැකියාවේ නියුත්ක්ත කිරීම තුළින්ම රැකියාවේ කාර්යයන් ඉගෙනීම	.....
සේවක එල ඇගයීම සඳහා ලකුණු ක්‍රමයක් හඳුන්වා දීම	.....

ලකුණු (02)

### 11 පත්‍රයේ

#### ප්‍රශ්න අංක 07

- (i). අ) මානව සම්පත් අවශ්‍යතා පුරෝක්තිනය කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු හතරක් ලියන්න.

ලකුණු (02)

- ආ) රැකියා අයදුම්පතකින්, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකට අයදුම්කරුවෙකු පිළිබඳ ලබා ගත හැකි වැදගත් තොරතුරු හතරක් ලියන්න.

ලකුණු (02)

- (ii). සම්මුඛ පරීක්ෂණයකින් ඇතැම් විව නිවැරදි පුද්ගලයා තෝරා ගැනීම අපහසු වේ. එසේ වීමට බලපෑ හැකි කරුණු හතරක් කෙටියෙන් විස්තර කරන්න.

ලකුණු (04)

- (iii). අ) කාර්යඥල ඇගයීමකින් සේවකයෙකුට ලැබෙන ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න.

ලකුණු (02)

- ආ) යහපත් සේවා - සේවක සම්බන්ධතාවක් පවත්වා ගැනීමට වාත්තීය සම්තියක් විසින් ඉට කළ යුතු කාර්ය දෙකක් දක්වන්න.

ලකුණු (02)

## 2017 වර්ෂය අ. පො. ක. උස්ස් පෙළ

### 1 පත්‍රයේ

#### **ප්‍රශන අංක 24**

රුකියා විස්තරයන් යනු රුකියාවකට අයත් ,

- (1).කාර්යයන්, යුතුකම්, වගකීම් හා සේවා කොන්දේසි අඩංගු ලැයිස්තුවකි.
- (2).සුදුසුකම්, වගකීම්, කාර්යයන් හා තොරතුරු අඩංගු ලැයිස්තුවකි.
- (3).සුදුසුකම්, වගකීම්, යුතුකම් හා කාර්යයන් අඩංගු ලැයිස්තුවකි
- (4).කාර්යයන්, සේවක ගුණාංග, යුතුකම් හා සුදුසුකම් අඩංගු ලැයිස්තුවකි.
- (5).යුතුකම්, පලපුරුදේද . සේවා කොන්දේසි හා වගකීම් අඩංගු ලැයිස්තුවකි.

(.....)  
ලකුණු (02)

#### **ප්‍රශන අංක 25**

ආයතනයක් සැම මට්ටමක ම සේවකයින්ගෙන් සමන්විත කම්ටුවක් මගින්, ආංගික සැලසුම් පදනම් කරගෙන 2018 -2020 කාලයේම සඳහා ව්‍යාපාරයේ සංයුත්ත සැලැස්ම සකස් කරනු ලබයි. මෙම ප්‍රකාශයේ අඩංගු සැලසුම් කිරීමේ මූලධර්ම ගණන,

(1). 1 කි. (2). 2 කි. (3). 3 කි. (4). 4 කි. (5). 5 කි.

(.....)  
ලකුණු (02)

#### **ප්‍රශන අංක 27**

සේවකයින් තොරා ගැනීමකදී හාවිත කරන පරික්ෂණ ක්‍රමය හා එහි අරමුණ නිවැරදිව සඳහන් වන ප්‍රකාශය තොරන්න.

- (1).විවිධ මානසික හැකියා පරික්ෂා කිරීමට බුද්ධී පරික්ෂණ යොදා ගනී.
- (2).අවස්ථාවට මුහුණදීමට ඇති හැකියාව පරික්ෂා කිරීමට පසුව පරික්ෂාව යොදාගතී.
- (3).විශේෂ වෘත්තිය කුසලතා පරික්ෂා වෛද්‍ය පරික්ෂණ යොදා ගනී.
- (4).අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කිරීමට ප්‍රායෝගික පරික්ෂණ යොදා ගනී.
- (5).අත් අකුරු පරික්ෂා කිරීමට අනියෝගාතා පරික්ෂණ යොදා ගනී.

(.....)  
ලකුණු (02)

#### **ප්‍රශන අංක 47**

ආයතනයක මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය ඇගයීම සඳහා හාවිතාකළ හැකි නිර්ණායක හතරක් සඳහන් කරන්න.

1. ....
2. ....
3. ....
4. ....

(.....)  
ලකුණු (02)

### 11 පත්‍රයේ

#### **ප්‍රශන අංක 08**

(i).ලිපිකරුවන් බඳවා ගැනීම සඳහා අන්තර්ජාලය හරහා අයදුම්පත් කැඳුවීම තුළින් ආයතනයකට ඇති විය හැකි වාසි දෙකක් සහ අවාසි දෙකක් සඳහන් කරන්න.

ලකුණු (04)

(ii).මාස හයක පරීවාස කාලයකට යටත්ව මීට මාස පහකට පෙර නිමාලි, කළමනාකරණ සහකාරීවරියක වශයෙන්  $ABC$  ආයතනයට බැඳුනා ය. ඇයගේ වැඩිවාල ගුනත්වය පිළිබඳ කළමනාකරණය සැහිමකට පත් වී නොමැති තිසා නිමාලි පිළිබඳව කළමනාකරණයට ගත හැකි තීරණ හතරක් සඳහන් කරන්න.

ලකුණු (04)

## 2018 වර්ෂය අ. පො. ක. උසස් පෙළ

### 1 පත්‍රයේ

#### ප්‍රශ්න අංක 25

මානව සම්පත් කළමනාකරණයට අදාළ වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

- (1). නියුතිත අරමුණක් ඉටු කිරීම සඳහා ආයතනයේ වැඩිහිටි මූල්‍ය ප්‍රකාශය තෝරන්න.
- (2). රැකියාවක ලක්ෂණ පිළිබඳව ක්‍රමානුකූල අධ්‍යයනයක් කිරීම ගැකියා විශ්ලේෂණය වේ.
- (3). සේවකයෙකුගේ සුදුසුකම් විස්තර කෙරෙන ප්‍රකාශය රැකියා විස්තරය වේ.
- (4). කිසියම් රැකියාවක් ක්‍රුළ පවතින ගුණාංග විස්තර කෙරෙන ප්‍රකාශය රැකියා පිරිවිතරය වේ.
- (5). රැකියා පිරිවිතරය හා රැකියා විස්තරය සකස් කිරීමට පදනම් වන්නේ රැකියා විශ්ලේෂණය වේ.

(.....)  
ලකුණු (02)

#### ප්‍රශ්න අංක 25

සේවක ආකර්ෂණ ක්‍රම ක්‍රිඩ්‍රිය හැකි වාසි හා අවාසි කිහිපයක් පහත දැක්වේ.

- |                               |  |
|-------------------------------|--|
| A. සේවකයින් අහිපෝරුණය වීම.    | B. සේවකයින් රඳවා ගැනීමට පහසු වීම.                |
| C. ආකර්ෂණ පිරිවැය අඩු වීම.    | D. නව දැනුම ආයතනයට ලබා ගැනීමට හැකිවීම.           |
| E. සේවකයන් අතර තරගයක් ඇතිවීම. | F. විශාල අයදුම්පත් සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකිවීම |
| G. සේවක කැපවීම වැඩිවීම.       | H. සේවක අනුස්ථාපන පුහුණු වියදීම් වැඩිවීම.        |

ඉහත දැනු අතුරෙන් අභ්‍යන්තර ආකර්ෂණය මගින් විය හැකි වාසි පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.

- |           |           |           |           |           |
|-----------|-----------|-----------|-----------|-----------|
| (1). ABCG | (2). ACDG | (3). BCGH | (4). CEFG | (5). DEFH |
|-----------|-----------|-----------|-----------|-----------|
- (.....)  
ලකුණු (02)

#### ප්‍රශ්න අංක 25

ගුවන් නියමුවක් ලෙස පුහුණුවන්නෙකුට ප්‍රායෝගික පුහුණුව ලබාදීම සඳහා වඩාත් ම යෝගා පුහුණු කිරීමේ ක්‍රමය වන්නේ,

- |                         |                           |                         |
|-------------------------|---------------------------|-------------------------|
| (1). දේශන හා සාකච්ඡා ය. | (3). සීමාවාසික පුහුණුව ය. | (5). ආඩ්‍යනික පුහුණුවය. |
| (2). සමාකරණ පුහුණුවය.   | (4). භූමිකා රෘගනය.        |                         |

(.....)  
ලකුණු (02)

### 11 පත්‍රයේ

#### ප්‍රශ්න අංක 07

(ii). මානව සම්පත් කළමනාකරුවෙකු වශයෙන් ඔබ සේවය කරන ආයතනයට අලේවී සහකරුවන් බඳවා ගැනීම සඳහා පිළියෙළ කරන අයදුම්පතුයක ඇතුළත් විය යුතු තොරතුරු වර්ග හතරක් විස්තර කරන්න.

ලකුණු (04)

(ii). අ) රැකියාවකට අයදුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා සම්මුඛ පරික්ෂණ පැවැත්වීමට අමතරව පරික්ෂණ පවත්වනු ලබයි. එසේ පවත්වනු ලබන පරික්ෂණ ක්‍රම දෙකක් විස්තර කරන්න.  
ලකුණු (02)

ආ) පත්‍රීම් ලිපියක අඩංගු තොරතුරු වර්ග කළ හැකි ආකාර හතරක් ලියන්න.

ලකුණු (02)

## 2019 වර්ෂය අ. පො. ත. උස්ස පෙළ

### 1 පත්‍රයේ

#### ප්‍රශ්න අංක 26

සේවක ප්‍රවාසිතාවය යනුවෙන් අදහස් කරනුයේ,

- |                                    |                                     |
|------------------------------------|-------------------------------------|
| (1).රාජකාරී සඳහා වාර්තා නොකිරීමයි. | (2).සංචිඛානය හැරයාමයි.              |
| (3).රාජකාරී නිවාඩු ලබා ගැනීමයි.    | (4).හිමිකම් ඇති නිවාඩු ලබා ගැනීමයි. |
| (5).ලපදේස් පිළිනොගැනීමයි.          |                                     |

(.....)

ලකුණු (02)

#### ප්‍රශ්න අංක 27

රැකියාස්ථා ප්‍රහුණුව යන්නට අයත් නොවන්නේ කුමක්ද?

- |                                      |                  |
|--------------------------------------|------------------|
| (1).ආධුනිකත්ව ප්‍රහුණුව              | (2).රැකියා භුමණය |
| (3).සීමාවාසික ප්‍රහුණුව (internship) | (4).සමාකරණය      |
| (5).හුමිකා රංගනය                     |                  |

(.....)

ලකුණු (02)

#### ප්‍රශ්න අංක 28

විනය කළමනාකරණයේ වැදගත්කම නිවැරදිව සඳහන් කර ඇති ප්‍රකාශය තොරත්න්න.

- |  |   |
|--|---|
| (1).සේවකයින් අතර මතපේද අවම කිරීම.          | (2).සේවකයින්ගේ ස්වයං විශ්වාසය වර්ධනය කිරීම. |
| (3).සේවකයින් වෙත තීරණ දැන්වීම.             | (4).වෙදා රක්ෂණ වියදම් අඩුකර ගැනීම.          |
| (5).සේවක රැකියා සුරක්ෂිතතාවය තහවුරු කිරීම. |   |

(.....)

ලකුණු (02)

#### ප්‍රශ්න අංක 40

අ) අභ්‍යන්තර ආකර්ෂණ කුම දෙකක් ලෙස ..... හැඳුන්වා දීම සහ ..... සැලැස්ම හාවිත කළ හැක.

ආ) නවක සේවකයින් සමාජගත කිරීමේ කියාවලිය ..... වන අතර ඔවුන්ගේ සේවාව ස්ථීර කිරීම දක්වා කාලපරිච්ඡය ..... කාලය වේ.

ලකුණු (02)

#### ප්‍රශ්න අංක 48

නව සේවකයෙකු තොරා ගැනීමේදී සංචිඛානයකට හාවිතා කළ හැකි පසුබිම් පරීක්ෂණ වර්ග හතරක් සඳහන් කරන්න.

1. .....
2. .....
3. .....
4. .....

ලකුණු (02)

## 11 පත්‍රයේ

### ප්‍රශ්න අංක 07

- (iii) ආ) දැනුම් සේවකයින් යන්න පැහැදිලි කර, එවැනි සේවකයින් සඳහා උදාහරණ දෙකක් සපයන්න.

ලකුණු (02)

- (iv). අ) 'රකියා විස්තරය' හා 'රකියා පිරිවිතරය' අතර වෙනස්කම් දෙකක් දක්වන්න.

- ආ) සේවකයින් වෘත්තීය සම්බන්ධතාවය ලබා ගැනීමට හේතු දෙකක් ලියන්න.

ලකුණු (04)

- (v). ආයතනයකට අලෙවි සහකරුවන් බඳවා ගැනීම සඳහා පූවත්පත් දැන්වීමක් පල කිරීමට තීරණය කරන ලදී. මෙසේ පූවත්පත් දැන්වීමක් මගින් අයදුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමේ ඇති වාසි දෙකක් හා අවාසි දෙකක් කෙටියෙන් විස්තර කරන්න.

ලකුණු (04)

### ප්‍රශ්න අංක 08

- (i).අ) සම්මුඛ පරීක්ෂණය කුමය සේවකයින් තොරා ගැනීම සඳහා භාවිතා කරන ජනප්‍රිය කුමයකි. මෙම කුමයේ ඇති සීමා දෙකක් විස්තර කරන්න.

ලකුණු (02)

- ආ) පරිවාස කාලය කුළු තමන් වෙත පවරන ලද රාජකාරී හා වගකීම් ඉටු කිරීමට අපොහොසත් සේවකයෙකුට විරැදුළව කළමණාකරණයට ගත හැකි ත්‍රියාමාර්ග හතරක් සඳහන් කරන්න.

ලකුණු (02)



# A/L NOTE BOOK

All about AL Notes ready for GCE AL Examination

## DOWNLOAD

Notes

Short Notes

Unit Test Papers

Term Test Papers

From



[www.ALNoteBook.com](http://www.ALNoteBook.com)

## Your Ultimate Resource for GCE A/L Notes and Study Guides

"The A/L notebook website is a dedicated online platform designed to provide comprehensive study materials and notes specifically tailored for students preparing for the General Certificate of Education Advanced Level (GCE A/L) examinations for free. The website offers a wide range of resources, including detailed subject notes, past exam papers, practice questions, and study guides. These materials cover various subjects and are curated by experienced educators to ensure they align with the curriculum and exam requirements."